

# මුදල් ප්‍රතිපත්තිය, මුදල්, ණය සහ පොලී අනුපාතික

## 7.1 සමස්ත නිරක්ෂණ

**අ**බන්ධව පැවති අඩු උද්ධමන වාතාවරණය මධ්‍යයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසර තුළ දී උගිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගනු ලැබූවද, ඉහළ රුය සහ මුදල් ප්‍රසාරණය හේතුවෙන් උද්ධමනය මත ඇති විය හැකි අධික ඉල්ලුම් පිඩින කළේතියා වළක්වා ගැනීම සඳහා වසර අවසානය වන විට මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කිරීම ආරම්භ කරන ලදී. පොදුගලික අංශය වෙත සපයනු ලබන රුය වර්ධනය යටා තත්ත්වයට පත්වීමත් සමග, 2014 සැප්ත්මැබරි මස සිට ක්‍රියාත්මකව පැවති විවට වෙළඳපොල කටයුතු යටතේ නිතා තැන්පතු පහසුකම සඳහා වෙළඳපොල සහභාගිවන්නන් ප්‍රවේශ වීමේ දී පනවනු ලැබූ සීමා මහ බැංකුව විසින් 2015 මාර්තු මාසයේ දී ඉවත් කරන ලදී. මෙම ක්‍රියාත්මකය තුළින් කෙටිකාලීන පොලී අනුපාතික මත අනිවත බලපෑම අවම කිරීම සඳහා 2015 අප්‍රේල් මාසයේ දී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් පහත හෙළිය. බැංකු අංශය සතු ගුද්ධ විදේශීය වත්තම සංකේතවනය වුවද, පොදුගලික සහ රාජ්‍ය අංශ සඳහා වන රුය සැපයුම ඉහළ යැම තුළින් බැංකු අංශයේ ගුද්ධ දේශීය වත්තම ප්‍රසාරණය වීම හේතුවෙන් 2015 වසරේ දී මුදල් සැපයුම පුරෝගක් කළ මට්ටමට වඩා වැඩි වෙශයකින් වර්ධනය විය. වාණිජ බැංකු විසින් පොදුගලික අංශය වෙත සපයන ලද රුය අන්තිකාරම්වල අදාළව වටිනාකම මත උපරිම රුය අනුපාතයක් පනවන ලදී. විනිමය අනුපාතික කිරණය කිරීමේ දී වඩාත් නමුදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම, බඳු ව්‍යුහය සඳහා රජය විසින් හදුන්වා දුන් වෙනස්කම් ද ඇතුළුව මෙම ක්‍රියාත්මක පොදුගලික අංශය සඳහා සපයන ලද රුය සහ අන්තිකාරම්වල ඉහළ වර්ධනය සීමා කිරීමටත්, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථාපිතාව ගක්තිමත් කිරීමටත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණ. මේ අතර, විදේශ මූල්‍ය සම්පත් ලැබීම් මත්දාගාමී වීම හමුවේ අයවැය පරතරය මූල්‍යනය කිරීම සඳහා රජය වැඩි වශයෙන් දේශීය මූලාගු කෙරෙහි යොමු වීම සහ ඇතැම් රාජ්‍ය සංස්ථාවල

අඩු පොලී අනුපාතික පරිසරය තුළ ආනයන සඳහා වූ අධික ඉල්ලුම් ද ඇතුළත්ව සමස්ත දේශීය ඉල්ලුමේ ඉහළ යැම, පොදුගලික අංශය වෙතින් රුය සඳහා වූ ඉල්ලුම් ඉහළ නැවුමට හේතු විය. ආර්ථිකයේ යැම අංශයක් සඳහාම යොමු වූ රුය ප්‍රවාහ තුළින් මෙම රුය ප්‍රසාරණය පිළිබඳ විය. දේශීය රුය ප්‍රමාණය අපේක්ෂා කළ මට්ටමට වඩා වර්ධනය වීම හේතුවෙන් තොරාගත් අංශ වෙත රුය සැපයුම සීමා කිරීම සඳහා 2015 වසර අවසාන කාලය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබේය. ඒ අනුව, මේටර් රථ ආනයනය සඳහා විවෘත කරනු ලබන රුයවර ලිපි මත අවම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතා තියම පනවන ලද අතර, පසුව මේටර් රථ මිලදී ගැනීම හෝ භාවිතා කිරීම සඳහා සපයනු ලබන රුය සහ රුය අන්තිකාරම්වලට අදාළව වටිනාකම මත උපරිම රුය අනුපාතයක් පනවන ලදී. විනිමය අනුපාතික කිරණය කිරීමේ දී වඩාත් නමුදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම, බඳු ව්‍යුහය සඳහා රජය විසින් හදුන්වා දුන් වෙනස්කම් ද ඇතුළුව මෙම ක්‍රියාත්මක පොදුගලික අංශය සඳහා සපයන ලද රුය සහ අන්තිකාරම්වල ඉහළ වර්ධනය සීමා කිරීමටත්, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථාපිතාව ගක්තිමත් කිරීමටත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණ. මේ අතර, විදේශ මූල්‍ය සම්පත් ලැබීම් මත්දාගාමී වීම හමුවේ අයවැය පරතරය මූල්‍යනය කිරීම සඳහා රජය වැඩි වශයෙන් දේශීය මූලාගු කෙරෙහි යොමු වීම සහ ඇතැම් රාජ්‍ය සංස්ථාවල


දුරටත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් රාජ්‍ය අංශය විසින් ලබා ගන්නා ලද බැංකු ණය ප්‍රමාණය ඉහළ ගියේය. දේශීය මුදල් වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යිලතාව පෙර වසරේ පැවති මැවත් මට්ටමට වඩා අඩු වුවද, ආර්ථිකයේ පැවති පිහිල් මුදල් තත්ත්වය පිළිබිඳු කරමින් 2015 වසරේ දී තවදුරටත් එය ඉහළ මට්ටමක පැවතින්. මුදල් වෙළඳපොල කෙටිකාලීන පොලී අනුපාතික තීක්ෂණ ලෙස හැඳුවෙම සඳහා මහ බැංකුව අවශ්‍ය පරිදි ව්‍යවත වෙළඳපොල කටයුතු සිදු කළේය. තත්ත්වතු පොලී අනුපාතික මෙන්ම නය පොලී අනුපාතික ද 2015 වසරේ දී සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, වෙන්දේසි ක්‍රමය තුළින් පමණක් රජයේ සුරක්ෂිත තීක්ෂණ මෙන්ම මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණයෙහි බලපැම මෙන්ම රජයේ අධික දේශීය නය ගැනීමේ අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් රජයේ සුරක්ෂිත වෙළඳපොලෙහි එලඟ අනුපාතික ඉහළ ගියේය. මේ අතර, මතුපිට උද්ධීමනය වසර තුළ දී තවදුරටත් අඩු වූ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන පරිපාලන මිල ගණන්වල සිදු කරන ලද සංගේධිනය, හිතකර දේශීය සැපුලුම් තත්ත්ව සහ ජාත්‍යන්තර භාණ්ඩ වෙළඳපොල මිල ගණන් පහළ යැම යනාදී සාධක මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ මුවද, සමස්ත ඉල්ලම් තත්ත්වයෙහි ප්‍රසාරණය පිළිබිඳු කරමින් 2015 පෙරවාරි මස සිට මූලික උද්ධීමනය ඉහළ යැමේ ප්‍රවණතාවක් දක්නට ලැබේය.

මිල ස්ථායිකාව කෙරෙහි ක්ෂේත්‍රීක අවධානමක් අපේක්ෂා නොකළ ද, ආර්ථිකයේ නය සහ මුදල් මට්ටම ඉහළ අභයකින් ප්‍රසාරණය වීම සහ අඛණ්ඩව පැවති දේශීය මුදල් වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යිලතාව හේතුවෙන් උද්ධීමනය මත ඇති විය හැකි අධික ඉල්ලම් පිහිටුව වෙළඳපොල ගැනීම සඳහා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය 2015 වසර අවසානයේදී ක්‍රමානුකූලව දැකි කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මහ බැංකුව විසින් 2015 දෙසැම්බර් මාසයේ දී, බලපත්‍රලේඛ වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය 2016 ජනවාරි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිගතාවක 1.50 කින් ඉහළ නාවන ලදී. මෙම ක්‍රියාමාර්ගය තුළින් දේශීය වෙළඳපොල පැවති අතිරික්ත ද්‍රව්‍යිලතාවයෙන් කොටසක් නිත්‍ය වශයෙන් අවශ්‍යාත්‍යන් කර ගැනීමට අපේක්ෂා කෙරිණ. තවද, 2016 පෙරවාරි 19 වන දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate, SDFR) සහ නිත්‍ය නය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate, SLFR) පදනම්

අංක 50 කින් ඉහළ තැබේය. මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීමෙහි බලපැම මෙන්ම නය සඳහා වූ අඛණ්ඩ ඉල්ලම් පිළිබිඳු කරමින් 2015 වසරේ මාර්තු මස සිට ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්වේ පහළ සීමාව ආසන්නව පැවති එක් දින පොලී අනුපාතික, කොරෝන්වේ ඉහළ සීමාව දක්වා ඉහළ ගිය අතර, රජයේ සුරක්ෂිත පැවති එක් දින පොලී අනුපාතික සැලකිය යුතු ලෙස වැඩි වී අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික ඉහළ යැම ද ආරම්භ විය. කැළඹිලි සහගත ගෝලිය ආර්ථික තත්ත්ව සහ දේශීය අවධානම් හමුවේ, මැදිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකයට සිය උපරිම තීම්පාදන තත්ත්වය කර ලාභ වීමට පහසුකම් සපයන අතර උද්ධීමනය මැදින්ති අගයක පවත්වා ගැනීම සඳහා 2016 වසරේ දී මුදල් ප්‍රතිපත්තියෙහි අවධානය යොමු වනු ඇත.

## 7.2 මුදල ප්‍රතිපත්තිය

අඛණ්ඩව පැවති අඩු උද්ධීමනය සහ නිත්‍ය උද්ධීමන අපේක්ෂා සහිත පරිසරයක් තුළ ආර්ථික ක්‍රියාකාරකම්වලට අනුබල දෙමින්, 2015 වසර පුරා මහ බැංකුව ලිජිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගෙන ගියේය. පසුගිය වසර කිහිපය පුරා පැවති අඩු පොලී අනුපාතික වාකාවරණය හේතුවෙන් පොදුගලික අංශය සඳහා වූ නය සැපුලුමෙහි අඛණ්ඩ වර්ධනය සැලකිල්ලට ගෙන, 2014 සැප්තැම්බර් මාසයේ දී ව්‍යවත වෙළඳපොල කටයුතු යටතේ නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවෙශ වීමේ දී මහ බැංකුව විසින් පනවනු ලැබූ තාවකාලික සීමා 2015 මාර්තු 2 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී. මෙම ක්‍රියාමාර්ගය සමග මුදල් වෙළඳපොල එක් දින පොලී අනුපාතික ඉහළ ගිය අතර, එය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්වේ පහළ සීමාව ආසන්නයෙහි ස්ථාවර ව්‍යවත පෙර යම්



විවෘතාවක් පෙන්නුම් කළේය. උද්ධමනය හිසු ලෙස පහළ යැම් මෙන්ම, උද්ධමනය පිළිබඳ හිතකර පෙරදැක්ම සැලකිල්ලට ගෙන, 2015 අප්‍රේල් මාසයේ දී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය රෝග පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින්, සියයට 6.00 සහ 7.50 දක්වා අඩු කළේය. මෙම අඩු කිරීම තුනින් ලිඛිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ සංයුත් කිරීම හරහා වෙළඳපොල පොලී අනුපාතිකවල වැඩි ස්ථායීතාවක් පවත්වා ගැනීම සහ එමගින් ආර්ථිකයට අඛණ්ඩව රෝග පහසුකම් සම්පාදනය කිරීම අපේක්ෂා කෙරීන. එසේම, ආර්ථික සහ මිල ස්ථායීතාවට ඇති විය හැකි අවබුදු කළේතියා හඳුනා ගැනීම සඳහා මහ බැංකුව මුදල් වර්ධනයට සමාගම් ආර්ථිකයේ අනෙකුක් ප්‍රධාන අංශවල ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කළේය.

2015 වසර පුරා දේශීය මුදල් වෙළඳපොලෙහි ද්‍රව්‍යීකුරා අතිරික්තයක් අඛණ්ඩව පැවති අතර, වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුවේ මෙහෙයුම් ඉලක්කය වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා විවා වෙළඳපොල කටයුතු සිදු කරනු ලැබේය. අතිරික්ත ද්‍රව්‍යීකුරාව 2014 වසරේ දක්නට ලැබූණු මට්ටමට සාපේක්ෂව අඩු ව්‍යවද, එය වසර පුරා ඉහළ අගයක පැවතිණ. ඒ අනුව, අතිරික්ත ද්‍රව්‍යීකුරාව නිත්‍ය ලෙස අවශ්‍යාත්‍යය කිරීම සඳහා මහ බැංකුව වරින් වර්ගාණකයාගාර බිජුපත් ස්ථාවර පදනම මත විකිණීම සඳහා වෙන්දේසි පැවත්වූ අතර, එක්දීන ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි මෙන්ම, කාලීන ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි ද පවත්වන ලදී. මේ අතර, ප්‍රධාන වශයෙන් වෙළඳපොල ද්‍රව්‍යීකුරාව බෙදී යැම් අසම්මික බව නිසා ද්‍රව්‍යීකුරා හිතයකට මුහුණුන් විවා වෙළඳපොල සහභාගිවන්නන් හට අවශ්‍ය අරමුදල් සපුරාලීම සඳහා අවශ්‍යාත්‍යාත්‍ය වෙන්දේසි කිහිපයක් පවත්වන ලදී. ඉහළ දේශීය රෝග වර්ධනයක් පැවතින තත්ත්වයක් මධ්‍යයේ, අනාගතයේ දී තවදුරටත් රෝග සැපුමු ප්‍රසාරණය වී උද්ධමන පිඩින ඇති විමට ඇති හැකියාව හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොල තුළ ඉහළ අතිරික්ත ද්‍රව්‍යීකුරාවක් අඛණ්ඩව පැවතීම පිළිබඳ මහ බැංකුවේ දැඩි අවධානය යොමු විය.

රෝග සහ මුදල් සමස්ත අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයකින් අඛණ්ඩව වර්ධනය විම සහ දේශීය මුදල් වෙළඳපොලෙහි ඉහළ අතිරික්ත ද්‍රව්‍යීකුරාව අඛණ්ඩව පැවතීමත් සමඟ 2015 වසර අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ආරම්භ කළේය. ඒ අනුව, 2016 ජනවාරි 16

## 7.1 සංඝ සටහන

### මැනකාලීන මුදල් ප්‍රතිපත්ති ව්‍යාමාරුග

දිනය	ව්‍යාමාරුගය
2012 පෙබරුවරි 3	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 7.50% සහ 9.00% දක්වා ඉහළ නාවන ලදී.
2012 පෙබරුවරි 9	විමට අනුපාතික මිරිය විමෙම තුළ මාත්‍රයිලි විමෙම අනුපාතිකයක් අනුශාලනය කරන ලදී.
2012 මාරුතා 12	බලපුළාත් බැංකු වෙන සිය රුපියල් නිවෙන 800 කට මිල් කරන ලදී. එමතින් අරුදුල් රැක්වයි නොව පරාග විවෘත බැංකු සඳහා අමුතර රැක් (23% හෝ රුපියල් විවෘතයක්) ලබාදාන ලදී.
2012 අප්‍රේල් 5	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය 7.75% දක්වා පදනම් අංක 25 කින් දී ප්‍රතිවෙශුම් අනුපාතිකය 9.75% දක්වා පදනම් අංක 75 කින් දී ඉහළ නාවන ලදී.
2012 දෙසැම්බර් 12	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 25 කින්, පිළිවෙළින් 7.50% සහ 9.50% දක්වා අඩු කරන ලදී.
2012 දෙසැම්බර් 31	රුපියල්ලින් සපයන ලද නිය වෘත්තය මත පත්වා තිබූ ඉහළ සිම්ව අවසන් විමට ඉඩ සඳහන ලදී.
2013 මැයි 10	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 7.00% සහ 9.00% දක්වා, අඩු කරන ලදී.
2013 ජූනි 26	2013 ජූනි 1 වන දින සිට බලපුළාත්වලත පරිදි වෘත්තයෙහි සාංච්‍යාත ප්‍රතිවෙශුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 6.50% සහ 8.50% දක්වා අඩු කරන ලදී.
2013 ඔක්තෝබර් 15	ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 බැංකින්, පිළිවෙළින් 6.50% සහ 8.50% දක්වා අඩු කරන ලදී.
2014 ජනවාරි 2	ප්‍රතිපත්ති හෝ අනුපාතික කොන්විච් නිවා පෙනී අනුපාතික කොන්විච් ඔහු නිය වෘත්තයෙහි ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 කින් 8.00% දක්වා අඩු කරන ලදී. නිත්‍ය නිය පහසුකම් අනුපාතිකය සහ නිවා සහ පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් 8.00% දක්වා අඩු කරන ලදී.
2014 පැජ්‍යාම්බර් 23	විවා වෙළඳපොල කටයුතු සඳහා සහභාගිවන්නන් සඳහා වන 6.50% දී තුළ නිවා තැන්පතු ප්‍රතිවෙශුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 6.50% සහ 8.00% දක්වා අඩු කරන ලදී.
2015 මාරුතා 2	5.00% විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් 8.00% දක්වා අඩු කරන ලදී.
2015 අප්‍රේල් 15	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය නිය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 6.00% සහ 7.50% දක්වා අඩු කරන ලදී.
2015 පැජ්‍යාම්බර් 3	විශේෂ විමට වෙළඳපොල ඉඩලු සහ සැපුමු නිය විමට ඉඩ නිය මිල් වෙළඳපොල ප්‍රතිවෙශුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය සහ නිවා සහ පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 6.00% සහ 7.50% දක්වා අඩු කරන ලදී. (ඇ)
2015 දෙසැම්බර් 30	2016 ජනවාරි 1 වන දින සිට ඇරෙකා සාංච්‍යාත වෘත්තයෙහි ප්‍රතිවෙශුම් අනුපාතිකය සහ ප්‍රතිවෙශුම් අනුපාතිකය පදනම් අංක 1.5 කින් 7.50% දක්වා ඉහළ නාවන ලදී.
2016 පෙබරුවරි 19	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිවා සහ පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින්, පිළිවෙළින් 6.50% සහ 8.00% දක්වා ඉහළ නාවන ලදී.
(අ) මිට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්:	මුලය: ශ්‍රී ලංකා මහ බැංකුව i. රට වෘත්ත ආයතන වාණිජ බැංකු සම් රෘත්‍ය උපි විවෘත කිරීමේදී 2015 මැයි මැයිබඳ 30 දින සිට 2015 දෙසැම්බර් 1 දින නෙක් බලපුළාත්වලත පරිදි අවම ආත්තික මුදල් තැන්පතු අවයානය (Minimum Cash Margin Requirement) 100% දක්වා ඉහළ නාවන ලදී. ii. සාර්ව විවෘත ස්ථායාරුගය් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුළු ආයතන මිනින් රට වෘත්ත මිල් මැයිබඳ සායන තැන්පතු අවයානය (Loan To Value Ratio) 2015 දෙසැම්බර් 30 දින සිට බලපුළාත්වලත පරිදි 70% ක උපමායකට සිමා කරන ලදී.

දිනෙන් ඇරිඹින සංචිත කාලපරිච්ඡේයේ සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා බලපෑවැන්වෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 දක්වා ප්‍රතිතෙකාංක 1.50 කින් ඉහළ තැබූම්ව මහ බැංකුව කටයුතු කළේය. මෙම ක්‍රියාමාර්ගය තුළින් එනෙක් ක්‍රියාත්මක වූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයෙහි අවසානය සිතුවුහන් කරන ලද අතර, එමගින් මුදල් වෙළඳපොලෙහි පැවති අතිරික්ත ද්‍රව්‍යීලතාව රුපියල් බිලියන 52 කින් පමණ ස්ථීර පදනම්ත් අවශ්‍යෝගය කිරීමට හැකි විය. අඩු වෙමින් පැවති වෙළඳපොල ද්‍රව්‍යීලතා තත්ත්ව සඳහා කෙරිකාලීන මුදල් වෙළඳපොල පොලී අනුපාතික ප්‍රතිචාර දැක්වූ අතර, ඒ අනුව 2015 වසර අවසානය වන විට ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩ්වේ පහළ සීමාව ආසන්නයේ ස්ථාවරව පැවති බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩ්වේ මැදට ක්‍රමයෙන් ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ලැබේම තුළින් වෙළඳපොල පොලී අනුපාතිකවල යම් ඉහළ යැමක් දැකිය හැකි වුවත්, යටේදර උද්ධමනයේ අඛණ්ඩ ඉහළ යැමේ ප්‍රවෘත්ත ජාත්‍යන්තර පොලී අනුපාතික මධ්‍යයේ සිදු වූ දේශීය ගිය ප්‍රසාරණය මගින් පුළුල් මුදල් සැපයුමේ සිදු වූ අධික වර්ධනය හේතුවෙන් සාර්ව ආර්ථික ස්ථායිකාව මත යම් අවදානමක් පවතින බව මහ බැංකුව විසින් නිරික්ෂණය කරන ලදී. ඒ අනුව, ඉල්ලුමෙන් ජනීත වන උද්ධමන පිළිබඳ වර්ධනය විම මැඩ්පැවැන්මේ සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස 2016 පෙබරවාරි 19 වන දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ගිය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැංශින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 8.00 දක්වා ඉහළ නැංවිය. මේ අතර, විනිමය අනුපාතිකය වෙළඳපොල බලවේග තුළින් තීරණය වීමට ඉඩහැරීම සඳහා මහ බැංකුව තීරණය කිරීම් සමඟ, 2015 වසර තුළ දී එ.ජ.බොලරසට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සියයට 9.0 කින් පමණ අවප්‍රමාණය විය. අනෙකුත් ප්‍රතිපත්ති ද සමගින් ආර්ථිකයේ ඉහළ ආනයන ඉල්ලුම් පාලනය කිරීමට එම ක්‍රියාමාර්ගය හේතු විය.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පදනම්ති ස්ථායිකාව පවත්වාගෙන යැම පිණිස ආර්ථිකයේ තෝරාගන් අංශ සඳහා යොමු වන ගිය ප්‍රවාහ සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. මේටර රජ ආනයනවල දක්නට ලැබූණු සැලකිය යුතු ඉහළ යැම හේතුවෙන් 2015 මික්තොබර් 30 වන දින සිට මාසයක කාලපරිච්ඡේයක් සඳහා,

ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකුවල විවෘත කරන ජායාව ලිපි මත සියයට 100 ක අවම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතා නියම පනවන ලදී. ඉන් අනතුරුව, සාර්ව විවිධ ක්‍රියාමාර්ගයක් වශයෙන්, 2015 දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධික්ෂණය කරන ලබන බැංකු සහ මූල්‍ය ආයතන මගින් මේටර රජවාහන මිලදී ගැනීම හෝ හාවිතා කිරීම සඳහා ලබා දෙන ගිය සහ අන්තිකාරම් පහසුකම් සඳහා වන විනිකම මත ගිය අනුපාතය සියයට 70 ක උපරිමයකට යටත් කරන ලදී. විනිමය අනුපාතික ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සංශේධනවලට අතිරේකව ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග මගින් ගිය ප්‍රසාරණය යම් දුරකට සීමා කිරීම සහ දේශීය විදේශ විනිමය වෙළඳපොල තුළ අධික පිළිබඳ අඩු කරන අතරම, අධික ගිය වර්ධනය මගින් මූල්‍ය පදනම්තියේ ස්ථායිකාවට ඇතිවිය හැකි අවදානම් අවම කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී.

ඉන්ධන සහ ප්‍රධාන පාරිභෝගික හාණ්ඩ ඇතුළුව දේශීය පරිපාලන මිල ගණන් අඩු කිරීමේ බලපැම පිළිබඳ කරමින් 2015 වසරේ දී උද්ධමනය තවදුරටත් පහළ ගියේය. හිතකර දේශීය සැපයුම් තත්ත්ව, අඩු මට්ටමක පැවති ජාත්‍යන්තර හාණ්ඩ මිල ගණන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්තිවල බලපැම හේතුවෙන් පසුගිය වසර නතක කාලපරිච්ඡේය පුරා අඛණ්ඩව තනි අයක පැවති උද්ධමනය, 2015 වසරේ ජුලි සිට සැපේතැම්බර් මාසය දක්වා වූ කෙටි කාල පරායය තුළ දී සානු අයක් දක්වා පහන වුවුණි. කොළඹ පාරිභෝගික මිල දැරුකකයේ (කො.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම් මත මනිනු ලබන මතුපිට උද්ධමනය 2014 වසරේ දෙසැම්බර් මස අවසානයේ වාර්තා වූ සියයට 2.1 සිට 2015 දෙසැම්බර් මස අවසානයේ වන විට සියයට 2.8 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2014 වසරේ වාර්තා වූ සියයට 3.3 හා සාපේක්ෂව 2015 වසරේ දී සියයට 0.9 දක්වා පහළ ගියේය. මේ අතර, කො.පා.මි.ද. පැසෙහි ආහාර නොවන අයිතමවල මිල පිළිබඳ ඉහළ යැම හේතුවෙන්, ආර්ථිකයේ ඉල්ලුම් පිළිබඳ නිරුපණය කරනු ලබන මූලික උද්ධමනය, 2015 වසරේ දී ඉහළ යැමේ ප්‍රවෘත්ත ප්‍රවාහනක් පෙන්වුම් කළේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම් මත මනිනු ලබන මූලික උද්ධමනය 2014 දෙසැම්බර් අවසානයේ වාර්තා වූ සියයට 3.2 හා සාපේක්ෂව, 2015 දෙසැම්බර් අවසානයේ දී සියයට 4.5 ක් වූ අතර, 2014 වසරේ වාර්තා වූ සියයට 3.5 හා සාපේක්ෂව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සියයට 3.1 ක් විය. මේ අතර, රට්ටී සියලුම ප්‍රාග්ධනයේ හුදුන්වා දෙනු ලැබූ ජාතික පාරිභෝගික මිල දැරුකකයට (ජ.පා.මි.ද.) අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය

క్రి లంకావే మ్రెడల్ ప్రతిపత్తి రుమ్మిలే వికాణనయ

මුදල් තත්ත්වයන් හා මිල ගණන් වල වර්ධනයන් පාලනය කිරීම සඳහා යුතු ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්තිය පසුගිය වසර හැට හයක කාලය පුරු ක්‍රමිකව විකාශනය වේ ඇති. 1977 දක්වා ක්‍රියාත්මක වූ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය යටතේ මෙන්ම, 2001 දී පාලන විනිමය අනුපාතික ක්‍රමයට අනුගත වන තුරු පැවති පාලන නමුව විනිමය අනුපාතික ක්‍රමය තුළ, උදෑමනා අපේක්ෂා පාලනය කරගැනීම සඳහා විනිමය අනුපාතික පුමු කාර්යාලයක් ඉටු කළේය. 1980 දෙකක් මූල් හා ගෙයේදී මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කකරණය (Monetary Targeting) තෝරාගත් අතර යුතු ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය හැඩිවැමීමේ දී ප්‍රධාන අතරමදී විව්‍යාපෘති බවට මුදල් සම්ස්කරණ පත් විය. ඒ අනුව, මුදල් ගණකය හරහා සංවිත මුදල් සමග බැඳී ඇති, අතරමදී ඉලක්කය වන පුමු මුදල් සම්ස්කරණ පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වන මිල ස්ථානික ලාභ කර ගැනීම සිදු විය. මෙම රාමුව යටතේ, මුදල් ප්‍රතිපත්තියෙහි මෙහෙයුම් ඉලක්කය වශයෙන් සංවිත මුදල් ක්‍රියාත්මක විය. මුදල් ඉලක්කකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ දී අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හා ගෙවුම් තුළන වර්ධනයන්, අපේක්ෂිත ආර්ථික වර්ධනය හා ණය වර්ධනය මෙන්ම අපේක්ෂිත උදෑමන මට්ටම යනුදී විවිධ සාකච්ඡා බලමින් සැම වසරක් සඳහා ම මහ බැංකුව විසින් සකසනු ලබන වාර්ෂික මුදල් වැඩිහිටි මත පදනම් වූ සංවිත මුදල් හා පුළුල් මුදල් සඳහා ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමත්, ඉන්පසු එම මුදල් සම්ස්කරණ වර්ධනයන් නිරීක්ෂණය කිරීමත් අවශ්‍ය විය.

මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මසහකාලීන ජාත්‍යන්තර ක්‍රිවණාත්‍ය

මුදල් ඉලක්කකරණ රාමුව යටතේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අවසාන ඉලක්ක විව්ලා සහ අතරමදි නාමික විව්ලා අතර ගක්තිමත්, විශ්වසනිය සම්බන්ධතාවක් ඇති බවට උපකළුපනය කෙරේ. එහෙත් මෙම සම්බන්ධතාව දුරව්ල නම්, මුදල් සමස්ත ඉලක්කකරණය නිසි පරදි ක්‍රියාත්මක නොවනු ඇති අතර, එමගින් මුදල් ප්‍රතිපත්තියේ අපේක්ෂිත ප්‍රතිඵල ලබ නොදීමට ඉඩ ඇතු. මෙය ලෙව බොහෝ රටවලට විශේෂ ගැටලුවක් වූ අතර, උද්ධමනය මෙන්ම, මුදල් ඉල්ලුම් දිනයේ වෙනස්වීම වැනි, ඉලක්ක විව්ලාය හා මුදල් සමස්ත අතර සම්බන්ධතාවය බිඳ වැළැම හේතුවෙන් බොහෝ රටවල් සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස උද්ධමන ඉලක්කකරණය (Inflation Targeting) තෝරාගෙන ඇතු.

1. සංඛ්‍යාත්මක උද්ධමන ඉලක්කයක් ප්‍රකාශයට පත් කිරීම;
  2. ඉදිරි දැක්මකින් යුතුව මූදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමට ඉවහල් වන උද්ධමන උද්ධමන ප්‍රයෝගවන උපයෝගී කර ගැනීම; 3. ඉහළ මට්ටමේ විනිවේදනාවය හා වගේම යන කරුණු උද්ධමන ඉලක්කකරණ රාමුවක ප්‍රධාන ලක්ෂණ

අතර වේ. සාමාන්‍යයෙන් උද්ධිමන ඉලක්කකරණ රාමුව උද්ධිමන අපේක්ෂා සංලෘඛයි ලෙස පාලනය කිරීමට හේතුවන මිල ස්ථායිතාව, ස්වාධීනත්වය හා මහ බැංකුවේ වගවිම යන ලක්ෂණ තුනෙන් සම්බන්ධිත ආයතනික රාමුව සමග සම්බන්ධ වේ ඇත (ස්වේන්සන්, 2010). ඒ අනුව, කිසියම් රටක් උද්ධිමන ඉලක්කකරණ රාමුවකට අනුගත වීමත පෙර හෝ රට සමානතරව සිය ආයතනික සැකැසුම්, නිති රාමුව හා මුදල් ප්‍රතිපත්ති සම්පූෂ්ඨණ යාන්ත්‍රණයේ සංලෘඛයින්වය යනාදී පූර්ව අවශ්‍යතා රසක් සපුරාලිය යුතුය.

1989 දී නවසීලන්තය උදෑමන ඉලක්කකරණ රාමුවට අවතිරෙන වේමෙන් පසු සංඛ්‍යා සටහන් දැක්වෙන පරිදි රටවල් රසක් උදෑමන ඉලක්කකරණයට අවතිරෙන වේ ඇත.

සංඛ්‍යා සටහන  
වි.ස. 10.1

ලද්ධමන ඉලක්කකරණ රටවල්

දේශමන	රටවල්*
ඉලක්කරණය	
ආරම්භ කළ ව්‍යුතය	
1989 - 1994	නවීලින්සාය, කැන්සාව, එකස්ත් රාජධානිය, ස්ථානිකය, මිස්ට්‍රූලියාව
1995 - 1999	වෙක් ජ්‍යෙෂ්ඨ රුග්‍රායයිලය, පෝලින්සාය, දැනුණු කොරියව, මුසිලය, විලි, කොලාඩ්‍රියාව
2000 - 2004	දැනුණු අප්‍රිකාව, කායිලුන්සාය, මෙකසිලකාව, අයිලින්සාය, තොස්ටර්ව, හැංගරියාව, ප්‍රේරු, බිඳීනය
2005 සිට මේ දෙපා	රුමේනියාව, ගේන්නාලාව, ඉන්ඩ්‍රියියාව, ඡාම්පිනියාව, නැංස්‍රිය සාම්බාව, සාර්වීයාව

\* ଜେଲୋପିଲିକ୍ୟାର, ନିମ୍ନଲିଙ୍ଗର ଖା ଯେ ପାଇଁଦେଇ ଯାଏ ରତ୍ନରେ ଦେଇଲାଗଲା ଉକ୍ତକରଣରେ ଅବଳିରେ ବୁ ନାହିଁ ଓ ତଥାର ମୁଦ୍ରା ଲେଖୁ ପୂର୍ବର୍ତ୍ତ ବାବିଧାରି ରାଶିରେ ଆରାର ପାଇଁ ଏହି ରଚିତ ଶୀର୍ଷରେ ଲାଗିଥିଲା କେବଳିକ୍କି ଆଜିରିରେ ଆଜିରିରେ

ප්‍රායෝගික වශයෙන්, උදෑමන ඉලක්කකරණය දැඩිව නොව නමුහුණිලි ලෙස ක්‍රියාත්මක වන අතර, උදෑමන ඉලක්කකරණය හාවිතා කරන මහ බැංකු, උදෑමන ඉලක්කයක් ආසන්නයේ උදෑමනය ස්ථාවර කිරීමට පමණක් නොව ආර්ථිකයේ වෙනත් සාර්ථක ආර්ථික විවෘත ද ස්ථායික කිරීමට උත්සාහ දරයි. ඒ අනුව උදෑමන ඉලක්කකරණය හාවිතා කරන මහ බැංකු, දැඩිව උදෑමන ඉලක්කකරණය වෙනුවට නමුහුණිලි උදෑමන ඉලක්කකරණයක් (Flexible Inflation Targeting) ක්‍රියාත්මක කරයි. නමුහුණිලි උදෑමන ඉලක්කකරණය යනුවෙන් අදහස් වන්නේ, උදෑමන ඉලක්කයක් ආසන්නයේ උදෑමනය මෙන්ම මූර්ත ආර්ථිකය ද ස්ථායි කිරීම වන අතර, දැඩි උදෑමන ඉලක්කකරණයේ දී සිදුවන්නේ මූර්ත ආර්ථිකය පිළිබඳව එතරම් සැලකිලිමත් නොවී පූදෙක් උදෑමනය පමණක් ස්ථායි කිරීමට උත්සාහ කිරීමත් (ස්වේච්ඡන, 2009).

සංඛ්‍යා සටහන වි.ස. 10.1 හි දක්වා ඇති රටවලට  
ඡ්‍යෙමතරව, 2015 පෙබරවාරි මස 1 දින තේරීයාන සංචිත

බැංකුව සහ ඉන්දිය මුදල් අමාත්‍යාංශය, නමුහිලි උද්ධීමන ඉලක්කකරණ රාමුවක් මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට එකගත්වයකට පැමිණ ඇතේ. මෙම රාමුව යටතේ, සියයට +/- 2 ක පරාජයක් තුළ, පාරිභෝගික මිල දැරුණුය මත පදනම් වූ උද්ධීමනය, 2016 ජනවාරි වන විට සියයට 6 කට අඩු මට්ටමක ද, 2016-2017 කාලය තුළ සියයට 4 ට අඩු මට්ටමකද පවත්වා ගැනීමට ඉලක්ක කර ඇතේ.

### රෘප සටහන වි.ස. 10.1



#### ප්‍රතිපත්ති උපකරණ

- ප්‍රතිපත්ති පොලී අනුපාතික ය විවෘත වෙළඳපාල කටයුතු
- සංවිත අවබ්‍යන් වැංචු අනුපාතිකය
- බැංකු අනුපාතිකය

#### ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති රාමුවක් නැවිකරණ

##### අතරමදී දරුණ විවෘතය

- බරින සාමාන්‍ය ඒක්සෑලු මුදල් අනුපාතිකය

##### අවසාන ඉලක්කය

- ආර්ථික ය මිල ඒරාඹිනාවය
- පුද්ගල් මුදල් සැපයුම්

### ශ්‍රී ලංකාව සඳහා වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දීම

ලොව පුරා මහ බැංකු මුදල් ඉලක්කකරණ රාමුවලින් ඉවත්වීමේ ප්‍රවානනාව අනුව යම්න්, ශ්‍රී ලංකා මහ බැංකුව ද සිය මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩිදියුණු කරමින් එය නමුහිලි උද්ධීමන ඉලක්කකරණ රාමුවක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටියි. නමුහිලි උද්ධීමන ඉලක්කකරණ රාමුවකට මැදිකාලිනව අනුගත වීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය පුරුෂ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුයිය වසර කිහිපය මූල්‍යේම ශ්‍රී ලංකා මහ බැංකුව හා රුප කටයුතු කර ඇතේ. මුදල් සැපයුම් හා උද්ධීමනය අතර දුරවල වෙමින් පවතින සම්බන්ධතාවද ඇතුළුව මුදල් සමස්ත ඉලක්කකරණ රාමුවහි දැකිය හැකි අනෙකුත් දුරවලතා හේතුවෙන් මෙම ක්‍රියාවලිය තවත් කිහිපයි වී ඇතේ. මුදල් ගණකයේ හා සංසරණ ප්‍රවේශයේ උච්චාවචන ඉහළ යැම මධ්‍යයේ, නාමික අතරමදී විවෘතයක් ලෙස මුදල් ඉලක්කවල කාර්යාලය අවිනිශ්චිත වී ඇති අතර එමගින් මහ බැංකුවේ සන්නිවේදන උපායමාර්ග ද සංකීරණ්‍යාව පත් කර ඇතේ.

අන්තර්කාලීන පියවරක් ලෙස, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය, මුදල් සමස්ත ඉලක්කකරණ සහ නමුහිලි උද්ධීමන ඉලක්කකරණ යන උපායමාර්ග දෙකතිම ලක්ෂණ අනිව වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් (Enhanced Monetary Policy Framework) යටතේ ක්‍රියාත්මක කරයි. මෙම වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ, වර්ධන අරමුණුවලට සහ විනිමය අනුපාතික කළමනාකරණයේ නමුහිලින්වයට සහය දෙන අතරම, මැදිකාලිනව උද්ධීමනය මැදී තනි

අගයක පවත්වා ගැනීමට මහ බැංකුව අරමුණු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් සමස්ත සඳහා ඉලක්ක ප්‍රසිද්ධ නොකළද, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන අතරමදී දරුණ විවෘත ලෙස පුද්ගල් මුදල් සමස්ත තවදුරටත් කටයුතු කරනු ඇතේ. තවද, මේ වන විට මහ බැංකුව විසින් සිය මෙහෙයුම් ඉලක්කය ලෙස සංවිත මුදල් වෙනුවට බරින සාමාන්‍ය ඒක්සෑලු මුදල් අනුපාතිකය හාවතා කරනු ලබන අතර, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවෘත

වෙළඳපාල කටයුතු වැනි වෙළඳපාල මත පදනම් වූ ප්‍රතිපත්ති උපකරණ මත වැඩි වශයෙන් විය්වාසය තබා ඇතේ. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෙටිකාලීන පුරෝක්කරන ආකාති සහ මැදිකාලීන ගැනික ආනුමානික පොදු සම්ත්‍රිතතා (Dynamic Stochastic General Equilibrium) ආකාති යනාදිය හාවතා කරමින්, උද්ධීමන පුරෝක්කරන ද ඇතුළුව සාර්ථක ආර්ථික පුරෝක්කරන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කුපුතු කරමින් සිටි. මිල සහ මුරුන අංශයේ සේවාකීනාව තිරසාර පදනමකින් පවත්වා ගැනීම සඳහා ආර්ථිකයේ ඉහළ යන අවශ්‍යතා සහ ගැනික ගෝලිය පරිසරය අනුව යම්න්, මුදල් ප්‍රතිපත්ති රාමුව තවදුරටත් නැවිකරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී කටයුතු කරනු ඇතේ. කෙසේ වෙනත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස නමුහිලි උද්ධීමන ඉලක්කකරණය විධිමත් ලෙස හඳුන්වා දීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සඳහා රුපයේ කැපවීමද අත්‍යවශ්‍ය වේ.

#### මූලයන්:

Hammond, Gill (2012) "State of the Art of Inflation Targeting", Handbook – No. 29, Centre for Central Banking Studies, Bank of England

Report of the Expert Committee to Revise and Strengthen the Monetary Policy Framework, (2014), Reserve Bank of India

Roger, Scott (2010), "Inflation Targeting Turns 20", Finance & Development, International Monetary Fund

Svensson, Lars E.O. (2009), "Flexible Inflation Targeting – Lessons from the Financial Crisis", speech at the workshop "Towards a New Framework for Monetary Policy? Lessons from the Crisis", Netherlands Bank, Amsterdam

Svensson, Lars E.O. (2010), "Inflation Targeting", Handbook of Monetary Economics, Volume 3a and 3b

පදනම මත මහිනු ලබන මත්‍යිට උද්ධමනය 2015 දෙසැම්බර් මාසයේදී සියයට 4.2 ක් වූ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 3.8 ක් ලෙස වාර්තා විය.

මුදල ඉලක්කකරණය සහ නම්කිලී උද්ධමන ඉලක්කකරණය යන ද්විත්වයෙහිම ලක්ෂණ සහිත වැඩිදියුණු කළ මුදල ප්‍රතිපත්ති රාමුවක් මත පදනම් වී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. වබා විධිමත් තම්බයිලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් හැඳුන්වා දෙන තෙක් අන්තර් කාලීන වැඩිපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩිදියුණු කළ මුදල ප්‍රතිපත්ති රාමුව යටතේ, ආර්ථිකයේ වර්ධනයට උපකාරී වෙමින්, මධ්‍යකාලීනව උද්ධමනය මැදී තනි අයෙක ස්ථායිව පවත්වා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කර ඇති. මෙම රාමුවෙහි මෙහෙයුම් ඉලක්කය වන බරින සාමාන්‍ය ජීක්ෂණ මුදල අනුපාතිකය අපේක්ෂිත දිගාවට හැසිරවීම සඳහා, විශේෂයෙන්, වෙළඳපොල පදනම් කරගත් ප්‍රතිපත්ති පොලී අනුපාතික උපකරණ සහ විවත වෙළඳපොල ක්‍රියාකාරකම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති. සංචිත මුදල තවදුරටත් මෙහෙයුම් ඉලක්කයක් නොවූන් ද, මුදල ප්‍රතිපත්තියට සහාය වීම සඳහා ඇති ප්‍රධාන අතරමැදී දරුණකයක් ලෙස පුළුල් මුදල සැපයුම ( $M_2b$ ) යොදා ගැනෙන අතර, අපේක්ෂිත උද්ධමන ඉලක්ක සහ මුරුන දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබන වාර්ෂික මුදල වැඩසටහනේ එය ප්‍රධාන විව්‍යායක් වේ. 2015 වසර සඳහා වූ මුදල වැඩසටහනට අනුව, පෙර පුරෝෂකීත මුරුන දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය වූ සියයට 8.0 සහ අපේක්ෂිත ගම්‍ය දැඟේ.නි. අවධනකය වූ සියයට 5.0 හා අනුකුල වන පරිදි පුළුල් මුදල සැපයුමේ සියයට 13.5 ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරන ලද අතර, එහි සාමාන්‍ය වර්ධනය සියයට 12.0 ක් ලෙස අපේක්ෂා කෙරිණි. හිතකර සැපයුම් තත්ත්ව හේතුවෙන් උද්ධමනය කෙරෙහි ක්ෂේත්‍රීක අවධානමක් දැකිය හැකි නොවූව ද, අපේක්ෂිත මුදල ප්‍රසාදනය හා සැසිදීමේ දී 2015 වසරේ පුළුල් මුදල සැපයුමේ සාමාන්‍ය වර්ධනය සියයට 15.2 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලය මුදල අංශයේ ප්‍රවණතා මෙන්ම, ආර්ථිකයේ අනෙකුත් අංශවල වර්ධනයන් ඇතුළත් වූ ආර්ථිකය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මත පදනම් විය. ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල සහ ණය සමස්තවල වර්ධනය මෙන්ම, අපේක්ෂිත මට්ටමවලට සාපේක්ෂව අනාගත උද්ධමන දිගානතිය හා ආර්ථිකයේ අනෙකුත් වර්ධනයන් පිළිබඳව

සැලකිලිමත් වෙතින් විශ්ලේෂණය කරන ලදී. එමෙන්ම, මුදල ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී මුදල මත්බලයෙහි කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල ප්‍රතිපත්ති කම්ටුව අඛණ්ඩව සහාය විය.


දත්ත බෙදා හැරීමේ ක්‍රියාවලය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරන අතර, ඉහළ පැහැදිලිකාවකින් යුත්තාව වෙළඳපොල සහභාගිවන්නන්ට සහ මහජනතාවට මුදල ප්‍රතිපත්ති තීරණ දැනුම් දීම මහ බැංකුවේ මුදල ප්‍රතිපත්ති සන්නිවේදනය කිරීමේ ප්‍රධාන අරමුණ විය. විශේෂයෙන්ම, උද්ධමන අපේක්ෂා ඇතුළු අපේක්ෂා කළමනාකරණය කිරීමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ සහ ඒ සඳහා හේතුසාධක වූ කරුණු යනාදිය නිතිපතා මෙන්ම කාලීන නිවේදන, ප්‍රවාන්ති සාකච්ඡා, සම්මත්තුණ හා දේශන මෙන්ම මහ බැංකුවේ අධිපති සහ ජේජ්ය නිලධාරීන් විසින් පවත්වන ලද දේශන යනාදිය මිනින් ක්‍රමානුකුලව සහ කාලීනව වෙළඳපොල සහභාගිවන්නන් සහ පොදු ජනනාව වෙත සන්නිවේදනය කරන ලදී. මේ අතරම, දිනපතා, සතිපතා සහ මාසික පදනම්න් ආර්ථික දැරුණ, විවරණිකා මෙන්ම සාර්ව ආර්ථික ප්‍රස්ථාර ගොනුව යනාදිය මිනින් ප්‍රයෝගනවත් ආර්ථික තොරතුරු හාංසා ත්‍රිත්වයෙන්ම මහ බැංකු වෙති අඩවිය හරහා ප්‍රකාශයට පත් කරන ලද අතරම, ආර්ථික, මුදල සහ මූල්‍ය ප්‍රස්ථාර දත්ත පොදු ජනනාව වෙත බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ දත්ත ප්‍රවාරණ සම්තය, ශ්‍රී ලංකා මහ බැංකුව වැංකුව විසින් හඳුන්වා දෙනු ලැබේය.

### 7.3 මුදල හා ණය සමස්තවල ප්‍රවණතා

**මුදල වෙළඳපොල ද්‍රව්‍යීකාරණය**

වසර පුරා පැවති උච්චාවන මධ්‍යයේ වුවද, 2015 වසර තුළ දී දේශීය මුදල වෙළඳපොල තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ කුමයෙන් අඩු විය. 2015 වසර තුළ දී, එක් දින අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 3.3 සිට රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 76.6 ක් විය. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 325.6 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට දේශීය මුදල වෙළඳපොලෙහි පැවති සමස්ත අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 105.3 ක් විය. මහ බැංකුව විසින් හාංසාගාර බිල්පත් මිලට ගැනීම සහ රුපියල් බිලියන 2015 ජනවාරි මාසය තුළ අතිරික්ත ද්‍රව්‍යීකාරණ රුපියල් බිලියන 149.6 දක්වා පරාසයක පැවති අතර, වසර තුළ සාමාන්‍ය අතිරික්ත ද්‍රව්‍යීකා


විදේශ ගාස පියවේම්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ස්ථාවර පදනම මත විකිණීම සහ නියමිත පරිණත කාලයට පෙර පියවේම මෙන්ම, විශේෂයෙන්ම මහ මැතිවරණ කාලයීමාව තුළ මහ බැංකුව වෙතින් ව්‍යවහාර මුදල් ලබා ගැනීම ඉහළ යැම් යන හේතු නිසා 2015 අගෝස්තු මාසය වන තෙක් වෙළඳපොල අතිරික්ත ද්‍රව්‍යීලතාව ක්‍රමයෙන් අඩු විය. ගාස ලබා දීම සඳහා වාණිජ බැංකු විසින් පැවති අතිරික්ත ද්‍රව්‍යීලතාව හාවිනා කළ බව ද, ද්‍රව්‍යීලතා මට්ටම පහළ යැම් මගින් පිළිබඳ වේ. 2015 වසරේ මුදල කාලය තුළ, එක්දීන, කෙටිකාලීන භා දිගුකාලීන යන පදනම් මත විවත වෙළඳපොල කටයුතු හරහා දේශීය මුදල් වෙළඳපොල තුළ පැවති අතිරික්ත ද්‍රව්‍යීලතාව පාලනය කිරීමට මහ බැංකුව කටයුතු කළේය. තවද, මහ බැංකුව විසින් එතෙක් පැවති සියලු කාලීන ප්‍රතිමිලියීගැනීම් ගිවිසුම් 2015 අප්‍රේල් අවසානය වන විට කළුපිරිමට ඉඩ හරින ලද අතර, ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම මගින් එක්දීන පදනම යටතේ අතිරික්ත ද්‍රව්‍යීලතාව අවශේෂණය කරන ලදී. මේ අතර, අතිරික්ත ද්‍රව්‍යීලතාව බැංකු අතර අසම්මිතික ලෙස බෙදී පැවතිම හේතුවෙන් වෙළඳපොල සහභාගිවන්නන්ට ඇති වූ ද්‍රව්‍යීලතා අවශ්‍යතා සලකා බලා, කෙටිකාලීන පොලී අනුපාතික ස්ථාවරව පවත්වාගෙන යැම් සඳහා මහ බැංකුව විසින් ඇතුම් අවස්ථාවල දී එක්දීන ප්‍රතිච්ඡාලුම් වෙන්දේසී පවත්වන ලදී. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලට ගැනීමෙන් ලද ලැබීම් භා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොලන් භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම මගින් සැළකිය යුතු රුපියල් ද්‍රව්‍යීලතා ප්‍රමාණයක් වෙළඳපොලට තීදිහස් වීම හේතුවෙන් 2015 සැළැතුම්බර් මාසයේ සිට මුදල් වෙළඳපොල තුළ අතිරික්ත ද්‍රව්‍යීලතාව ක්‍රමයෙන් ඉහළ ගියේය. 2015 නොවැම්බර් මාසයේ දී



එ.ඡ. බිඳුරු බිලියන 1.5 ක අයයෙන් යුතු ජාත්‍යන්තර ස්වේච්ඡා බැඳුම්කර තීවුණුවෙහි ලැබීම්වලින් කොටසක් මහ බැංකුව විසින් මිලට ගැනීම් සමග තවදුරටත් වෙළඳපොල ද්‍රව්‍යීලතාව ඉහළ ගියේය. වෙළඳපොලහේ දිගු කාලයක් පුරා නොකළවා ඉහළ අතිරික්ත ද්‍රව්‍යීලතාවක් පැවතිම හා බැංකු පද්ධතිය තුළ අතිරික්ත ද්‍රව්‍යීලතාව පැවතීමෙන් ඇතිවිය හැකි ගැටුපු සලකා බලීම්, 2016 ජනවාරි මස 16 වන දින ආරම්භ වන සංචිත කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රකානී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 දක්වා ප්‍රතිඵතාංක 1.50 කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ අතර, මෙයින් දේශීය මුදල් වෙළඳපොල තුළ පැවති රුපියල් ගිලියන 52 ක පමණ ද්‍රව්‍යීලතාවක් අවශේෂණය කරනු ලැබේය.

### සංචිත මුදල

ආර්ථිකයේ මුදල් පදනම මතිනු ලබන සංචිත මුදල් සැපයුම, වසර අවසානය වන විට අඩු වීමේ ප්‍රවණතාවක් පෙන්වුම් කළ ද, 2016 වසර තුළ දී සාපේක්ෂ වගයෙන් ඉහළ අගයකින් වර්ධනය විය. සංචිත මුදල්, 2014 වසර අවසානයේ වාර්තා වූ රුපියල් බිලියන 577.9 සිට 2015 අවසානයේ දී රුපියල් බිලියන 673.4 ක් දක්වා රුපියල් බිලියන 95.5 කින් ඉහළ ගියේය. 2014 වසර වාර්තා වූ සියයට 18.3 හා සැසදීමේ දී වාර්ෂික ලක්ෂාමය පදනම මත සංචිත මුදල් වර්ධනය 2015 වසර දී සියයට 16.5 ක් විය. සමස්ත වර්ධනයට සියයට 80 ක පමණ දායකත්වයකින් යුතු ව්‍යවහාර මුදල් සංසරණය සැලකිය යුතු ලෙස ඉහළ යැම් සංචිත මුදල් අඛණ්ඩව වර්ධනය වීමට හේතු විය. 2014 වසර වාර්තා වූ රුපියල් බිලියන 416.9 හා සැසදීමේ දී, 2015 වසර තුළ දී ව්‍යවහාර මුදල් සංසරණය රුපියල් බිලියන 491.7 ක් දක්වා රුපියල් බිලියන 74.8 කින් ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂාමය පදනම අනුව, ව්‍යවහාර මුදල් සංසරණයෙහි වර්ධනය 2015 වසර අවසානය වන විට සියයට 17.9 ක් විය. ජාතික මැතිවරණ සහ උත්සව සමය තුළ පෙර වසරවල දී දක්නට ලැබුණු පරිදිම ව්‍යවහාර මුදල් සඳහා ඉල්පුම ඉහළ ගිය අතර, මුදල් ලග තබා ගැනීමේ ආවස්ථික පිරිවැය අඩු වීම හේතුවෙන් නැවත බැංකු පද්ධතිය වෙත ව්‍යවහාර මුදල් ගෙවා ඒම මන්දගාමී විය. මේ අතර, විශේෂයෙන්ම, වසර දෙවන කාර්යාල තුළ පැවති අඛණ්ඩ සායාරුණය පිළිබඳ කරම්, 2015 වසර අවසානය වන විට මහ බැංකුව වෙනුවේ වාණිජ බැංකුවල උත්සාහාන ඒක්ස්ජු අත්සය සියයට 12.9 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 181.7 ක් දක්වා ඉහළ ගියේය.



වත්කම් අනුව සලකා බැලීමේදී, 2015 වසර තුළ දී සංචිත මුදල් වර්ධනය සඳහා මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම් වර්ධනය මුළුමනින්ම දායක වී ඇත. 2014 වසරේ දී සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වූ මහ බැංකුවේ ගුද්ධ දේශීය වත්කම්, මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යැම් හරහා රජය වෙත ලබා දුන් ගුද්ධ මෙය ප්‍රමාණය වර්ධනය වීම පිළිබඳ කරමින් 2015 වසරේදී රුපියල් බිලියන 97.2 ක් දක්වා රුපියල් බිලියන 207.3 කින් ඉහළ ගියේය. මහ බැංකුව විසින් රජය වෙත ලබා දුන් ගුද්ධ මෙය ප්‍රමාණයෙහි 2014 වසර අවසානයේ වාර්තාවූ රුපියල් බිලියන 35.7 ක ඉහළ යැම් හා සැසැදීමේදී 2015 වසර තුළ දී රුපියල් බිලියන 80.3 කින් ඉහළ ගියේය. මහ බැංකුව සතු රජයේ සුරෙකුම්පත් තොගය (ප්‍රතිමිලදී ගැනීම් හැර) 2015 වසර අවසානයේදී රුපියල් බිලියන 79.2 ක් දක්වා රුපියල් බිලියන 73.1 කින් වර්ධනය වූ අතර, රජය වෙත ලබා දුන් ගුද්ධ මෙය ප්‍රමාණයෙහි අනෙක් ප්‍රධාන සංරචකය වන මහ බැංකුව විසින් රජය වෙත ලබා දුන් තාවකාලික අන්තිකාරම් ද රුපියල් බිලියන 151.1 ක් දක්වා රුපියල් බිලියන 7.2 කින් ඉහළ ගියේය. තවද, වසර තුළ දී භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යැමත් සමග මහ බැංකුව සිය මුදල් මෙහෙයුම් සඳහා රජයේ සුරෙකුම්පත් මෙයට ගැනීමේ වැඩසටහන මත රඳු තොපුවිම හේතුවෙන් ගුද්ධ දේශීය වත්කම් තුළ අන්තර්ගත අනෙකුත් ගුද්ධ දේශීය වත්කම් 2015 වසරේදී රුපියල් බිලියන 147.5 කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. මේ අතර, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමත් සමග, මහ බැංකුවේ අනෙකුත් වගකීම් ඉහළ යැමක් ලෙස වාර්තා කරනු ලබන ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණන ඉහුයීම් හේතුවෙන්, මහ බැංකු ගුද්ධ දේශීය වත්කම් තුළ ඇතුළත් ගුද්ධ අනෙකුත් අයිතම

වසර තුළ දී රුපියල් බිලියන 10.6 කින් අඩු විය. ගුද්ධ දේශීය වත්කම්වල ප්‍රසාරණය හා සැසැදීමේදී, 2015 වසර තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ගුද්ධ විදේශීය වත්කම් රුපියල් බිලියන 111.8 කින් අඩු විය. වසරේ අවසාන කාලය තුළ මහ බැංකුව විසින් ජාත්‍යන්තර ස්වේච්ඡා ප්‍රතිමත්ව නිකුත්වන අභ්‍යන්තර ලද ලැකීම්වලින් කොටසක් මිලදී ගනු ලැබුව ද, දේශීය වෙළඳපොල වෙත විදේශ විනිමය සැපයීම, විදේශ සුරෙකුම්පත් තොගය අඩු වීම සහ ජාත්‍යන්තර විදේශ විනිමය ප්‍රවාහන හා ජාත්‍යන්තර සංවිධාන වෙත වූ මහ බැංකුවේ විදේශීය වගකීම් ඉහළ යැම හේතුවෙන් මහ බැංකුව සතු ගුද්ධ විදේශ වත්කම් සැලකිය යුතු ලෙස අඩු විය.

ප්‍රථම මුදල් සැපයුමේ ( $M_{2b}$ ) වර්ධනය සඳහා සංචිත මුදල්වල බලපෑම කොනෝක්ද යන්න මතිනු ලබන මුදල් ගුණකය 2014 වසර අවසානයේ වාර්තාවූ 6.71 හා සැසැදීමේදී 2015 වසර තුළ දී 6.78 දක්වා සුළු වශයෙන් වැඩි විය. වසර අවසාන කාලයේදී වෙළඳපොල පොලී අනුපාතික ඉහළ යැමෙහි ප්‍රතිඵල වශයෙන් ව්‍යවහාර මුදල් සහ තැන්පතු අතර අනුපාතය ක්‍රමානුකූල අඩු වීමේ බලපෑම මුදල් ගුණකයේ මෙම ඉහළ යැම හේතුවෙන් පිළිබඳ විය. කෙසේ වුවද, සාමාන්‍ය වශයෙන් ගත් කළ, මුදල් ගුණකය 2014 වසරේ පැවති 6.93 හා සැසැදීමේදී 2015 වසර තුළ දී 6.73 දක්වා අඩු විය. 2016 ජනවාරි 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීම් සමග, බැංකු පද්ධතියෙහි මෙය මැවැම්හැකියාව සීමා කරමින් මුදල් ගුණකය තවදුරටත් අඩු වනු ඇත.

### පුව මුදල් සැපයුම ( $M_1$ )

පුව මුදල් සැපයුමෙහි ප්‍රසාරණය 2015 වසර තුළ දී ක්‍රමානුකූලව මන්දගාමී විය. මහජනය වෙතැනි ව්‍යවහාර මුදල් සහ ඉල්ලුම් තැන්පත්වලින් සමන්විත පුව මුදල් සැපයුමේ වාර්ෂික වර්ධනය 2014 වසර අවසානයේ වාර්තාවූ 26.3 හා සැසැදීමේදී 2015 වසර අවසානය වන විට සියයට 16.8 ක් විය. පෙර වසරේ වාර්තාවූ වැනි ඉහළ වර්ධනයෙහි පදනම් බලපෑම සහ ක්‍රමයෙන් වැඩි වූ පොලී අනුපාතික පරිසරය පිළිබඳ කරමින්, වසරේ මුල් මාස එකොළඟ තුළ දී සියයට 22.7 ක සාමාන්‍යයකින් වර්ධනය වූ පුව මුදල් සැපයුම ඉන් අනතුරුව මන්දගාමී විය. 2015 වසර තුළ දී පුව මුදල් සැපයුමේ ප්‍රසාරණයට සියයට 57 කින් පමණ දායක වෙමින්, මහජනය වෙතැනි ව්‍යවහාර මුදල්වල වාර්ෂික වර්ධනය 2014 වසර අවසානයේ වාර්තාවූ විය සියයට

24.5 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 388.1 දක්වා සියයට 17.8 කින් වර්ධනය විය. 2015 වසරේ ජනවාරි සහ අගෝස්තු මාසවල පැවැත්වූ ජාතික මැතිවරණ හේතුවෙන් ව්‍යවහාර මුදල් සඳහා ඉල්ලුම් ඉහළ යැම සහ විශේෂයෙන්ම, වසරේ මුල් කාලයේ දී අඩු පොලී අනුපාතික වානාවරණයක් පැවතීම හේතුවෙන් ව්‍යවහාර මුදල් බැංකු පද්ධතිය වෙත යැලි ලැබීම මත්දගාමී වීම 2015 වසරේදී මහජනය වෙතැනි ව්‍යවහාර මුදල් වර්ධනය වීම කෙරෙහි හේතු වී ඇත. මේ අතර, මහජනය සතු වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන ඉල්ලුම් තැන්පතුවල වාර්ෂික වර්ධනය, 2014 වසර අවසානයේ වාර්තා වූ සියයට 28.5 ක සැලකිය යුතු වර්ධනය හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට සියයට 15.6 ක් විය. වසර තුළ දී ඉල්ලුම් තැන්පතුවල සිදු වූ වර්ධනය කෙරෙහි අඩු පොලී අනුපාතික වානාවරණය තුළ සිදු වූ ඉහළ ගෙය ප්‍රසාරණය හේතු වූ අතර, පෙර වසරේ ඉහළ වර්ධනය සහ පොලී අනුපාතික ඉහළ යැමේ බලපෑම පිළිබඳ කරමින් 2015 වසරේ අවසාන හාගයේ දී ඉල්ලුම් තැන්පතුවල වර්ධනය මත්දගාමී විය. අගය වශයෙන් සලකා බලන කළ, 2015 වසර තුළ දී මහජනය වෙතැනි ඉල්ලුම් තැන්පතු රුපියල් බිලියන 282.7 සිට රුපියල් බිලියන 326.9 දක්වා ඉහළ ගියේය.

## ප්‍රථම මුදල් සැපයුම (M<sub>1b</sub>)

දේශීය ගෙය සඳහා වන පොදුගැලික සහ රාජ්‍ය අංශයේ ඉල්ලුම ඉහළ යැම පිළිබඳ කරමින්, 2015 වසර තුළ දී ප්‍රථම මුදල් සැපයුම පුරෝක්පත්තා කළ මට්ටම ඉක්මවා වර්ධනය විය. 2014 වසර අවසානයේ වාර්තා වූ සියයට 13.4 ක වර්ධනය හා සාගේක්ෂව වාර්ෂික ලක්ෂාමය පදනම මත ප්‍රථම මුදල් සැපයුම 2015 වසර අවසානයේ දී සියයට 17.8 කින් වර්ධනය විය. ප්‍රථම මුදල් සැපයුමෙහි වාර්ෂික සාමාන්‍ය වර්ධනය පෙර වසරේ වාර්තා වූ සියයට 13.3 හා සැසදීමේ දී 2015 වසර තුළ දී සියයට 15.2 ක් විය. 2015 වසර තුළ දී ප්‍රථම මුදල් ප්‍රසාරණය සඳහා දේශීය ගෙය ඉහළ යැම මුළුමනින්ම හේතු වූ අතර, වසර තුළ දී බැංකු පද්ධතිය තුළ ගැඹුදී විදේශීය වත්කම්වල අඩු වීමක් වාර්තා විය.

වගකීම් අංශයෙන් ගත් කළ, වාණිජ බැංකුවල පවත්වාගෙන යන මහජනය සතු ඉතිරි කිරීමේ සහ කාලීන තැන්පතුවල සිදු වූ ඉහළ යැම මුදල් ප්‍රසාරණය සඳහා වැඩි ආයකත්වයක් දැක්වීය. ව්‍යවහාර මුදල් හා ඉල්ලුම් තැන්පතුවල ආයකත්වය හා සැසදීමේ දී, වාර්ෂික ලක්ෂාමය පදනම මත ප්‍රථම මුදල් සැපයුමෙහි වර්ධනය සඳහා පෙර වසරේ සියයට 72 ක් වූ කාලීන හා ඉතුරුම් තැන්පතු වර්ධනයෙහි ආයකත්වය 2015 වසර තුළ දී සියයට 85 ක් විය. ජේජ්‍යේ පුරවැසියන්

### 7.2 සංඛ්‍යා කටයුතු

#### මුදල් සමස්තවල ප්‍රවණතා

රුපියල් බිලියන

අයිතමය	2014 අවසානයට (රු)	2015 අවසානයට (රු)	වෙනස		රුපියල් බිලියන
			ප්‍රමාණය	%	
1. සමස්ත ව්‍යවහාර මුදල් එකතුව	416.9	491.7	77.1	22.7	74.8
1.1 මහජනය වෙතැනි ව්‍යවහාර මුදල්	329.4	388.1	64.8	24.5	58.6
1.2 වාණිජ බැංකු වෙතැනි ව්‍යවහාර මුදල්	87.5	103.6	12.3	16.4	16.2
2. මත බැංකුව වෙතැනි වාණිජ බැංකු තැන්පතු	161.0	181.7	12.2	8.2	20.7
3. මත බැංකුව වෙතැනි රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු (අ)	...	...	...	...	...
4. සංවිත මුදල් (1+2+3)	<b>577.9</b>	<b>673.4</b>	<b>95.3</b>	<b>18.3</b>	<b>95.5</b>
5. වාණිජ බැංකු වෙතැනි මහජනය සතු ඉල්ලුම් තැන්පතු	282.7	326.9	62.8	28.5	44.2
6. පුරු මුදල් සැපයුම, M <sub>1</sub> (1.1 + 5)	<b>612.2</b>	<b>715.0</b>	<b>127.6</b>	<b>26.3</b>	<b>102.8</b>
7. මහජනය සතු වාණිජ බැංකු වෙතැනි කාලීන සහ ඉතිරිකිරීමේ තැන්පතු	2,848.4	3,342.2	274.2	10.7	493.8
8. පුරු මුදල් සැපයුම, M <sub>2</sub> (6 + 7)	<b>3,460.6</b>	<b>4,057.2</b>	<b>401.8</b>	<b>13.1</b>	<b>596.6</b>
9. ගෙවන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු (අ)	415.3	508.7	56.2	15.7	93.4
10. ජේජ්‍යේද මුදල් සැපයුම, M <sub>2b</sub> (8 + 9)	<b>3,875.9</b>	<b>4,565.9</b>	<b>458.0</b>	<b>13.4</b>	<b>690.0</b>
මුදල් ගණක, M <sub>2b</sub>	<b>6.71</b>	<b>6.78</b>			
සංසරණ ප්‍රවේශය, M <sub>2b</sub> (ඉ)	<b>2.88</b>	<b>2.67</b>			

(අ) සංයෝගීත


(ඇ) නාවත්‍යකිරීම

(ඇ) මත බැංකුව වෙතැනි රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු 2014 වසර අවසානයේ දී රුපියල් බිලියන 7.3 ක් ලෙසද, 2015 අවසානයේ දී රුපියල් බිලියන 5.1 ක් ලෙසද පැවතුණි.


(ඇ) අක්ෂේවන බැංකු එකතුවල ගෙවා ඇති තැන්පතු සහ දේශීය බැංකු එකතුවල විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් දේශීය වගකීම් ලෙස ගුණාගත් කොටසක් ඇතුළත වේ.

(ඉ) වසර තුළදී මුදලකි සංසරණ ප්‍රවේශය

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව



සඳහා විශේෂ පොලී අනුපාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වසර අවසාන කාලය තුළ ඉතිරිකිරීමේ තැන්පතු අනුපාතික ඉහළ යැම සහ අඩු උද්ධමන මට්ටම් තුළින් ධෙන මුළුත පොලී අනුපාතික පැවතීම හේතුවෙන් මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු, වාර්ෂික ලක්ෂණය පදනම මත 2014 අවසානයේ පැවති සියයට 11.3 ක වර්ධනය හා සැසියිමේ දී 2015 වසර අවසානයේ දී සියයට 18.0 කින් වර්ධනය විය. ඒ අනුව, වාණිජ බැංකු පද්ධතිය තුළ ඉතුරුම් හා කාලීන තැන්පතු ප්‍රමාණය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 330.4 ක ඉහළ යැම හා සැසියිමේ දී 2015 වසර තුළ දී රුපියල් බිලියන 587.2 කින් ඉහළ ගියේය. මෙම කාලය තුළ දී දේශීය බැංකු එකක සහ අක්වෙරල බැංකු එකකවල පවත්වාගෙන යනු ලබන කාලීන හා ඉතුරුම් තැන්පතු



අධිකමය	2014 අවසානයට (රු)	2015 අවසානයට (රු)	වෙනස			
			2014 ප්‍රමාණය	%	2015 ප්‍රමාණය	%
සංඝ්‍ය මුදල්	577.9	673.4	89.3	18.3	95.5	16.5
මහ බැංකුවේ ඉද්ධ විදේශීය වත්කම්	688.0	576.2	158.9	30.0	-111.8	-16.3
මහ බැංකුවේ ඉද්ධ දේශීය වත්කම්	-110.1	97.2	-69.6	171.6	207.3	-188.3
ප්‍රමාණ මුදල් (M <sub>1</sub> )	3,875.9	4,565.9	458.0	13.4	690.0	17.8
ඉද්ධ විදේශීය වත්කම්	15.1	-298.2	91.5	-119.8	-313.3	-2,071.2
මුදල් අධිකමින්	688.0	576.2	158.9	30.0	-111.8	-16.3
වාණිජ බැංකු	-672.9	-874.3	-67.4	11.1	-201.5	29.9
ඉද්ධ දේශීය වත්කම්	3,860.7	4,864.1	366.5	10.5	1,003.3	26.0
ඩේශීය නාය	4,640.1	5,732.0	439.4	10.5	1,091.9	23.5
රජයේ නාය ගැනීම (ඉද්ධ)	1,435.9	1,759.5	134.6	10.3	323.6	22.5
මහ බැංකුව	149.7	229.9	35.7	31.3	80.3	53.6
වාණිජ බැංකු	1,286.2	1,529.5	98.9	8.3	243.3	18.9
රාජ්‍ය සංස්ථාවලට දෙන ලද නාය	446.0	523.0	80.9	22.2	76.9	17.2
පෙරේලික අංශයට දෙන ලද නාය	2,758.2	3,449.6	223.9	8.8	691.4	25.1
ඇනෙනුත් අධිකම (ඉද්ධ)	-779.4	-868.0	-72.8	10.3	-88.5	11.4

(අ) සංඝ්‍යයේන

(ආ) තාවකාලික


මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රමාණය, පිළිවෙළින්, සියයට 17.7 කින් සහ සියයට 23.8 කින් වර්ධනය විය.

ඉද්ධ සමස්තවල ප්‍රසාරණය සඳහා සාම් බලපැමික් කරමින්, මහ බැංකුව සහ වාණිජ බැංකු සතු ඉද්ධ විදේශීය වත්කම් 2015 වසර තුළ දී පහළ ගියේය. 2015 වසරේ පළමු මාස දහය තුළ දී බැංකු පද්ධතිය සතු ඉද්ධ විදේශීය වත්කම් රුපියල් බිලියන 413.6 කින් සැලැකිය යුතු ලෙස අඩු වුවද, මහ බැංකුව විසින් ජාත්‍යන්තර ස්වේච්ඡන බැංකින් වැළැමිකර නිකුතුවෙන් ලද විදේශීය වත්කම්වල මිලදී ගැනීමත් සමග වසරේ අවසාන මාස දෙක තුළ ඉද්ධ විදේශීය වත්කම්වල යම් ඉහළ යැමක් පෙන්වුම් කළේය. ඒ අනුව, 2015 වසර තුළ දී ඉද්ධ විදේශීය වත්කම්වල සමස්ත පහළ යැම රුපියල් බිලියන 313.3 ක් දක්වා සීමා කරමින්, බැංකු පද්ධතිය සතු ඉද්ධ විදේශීය වත්කම් 2015 වසරේ අවසාන මාස දෙක තුළ දී රුපියල් බිලියන 100.3 කින් වර්ධනය විය. මහ බැංකුව සතු ඉද්ධ විදේශීය වත්කම්, 2014 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 158.9 ක ඉහළ යැම හා සාපේශ්‍යව 2015 වසර තුළ දී රුපියල් බිලියන 111.8 කින් අඩු විය. 2015 වසර තුළ දී මහ බැංකුව සතු ඉද්ධ විදේශීය වත්කම් පහළ යැම කෙරෙහි, විශේෂයෙන්ම, ආයියානු නිෂ්පාදන සංගමය ද ඇතුළත් ජාත්‍යන්තර ආයතන සඳහා වූ විදේශීය වගකීම් ඉහළ යැම, විදේශීය වත්කම්වල සඳහා මහ බැංකුව සතු විදේශීය සුරක්ෂිත පහළ යැම ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, වාණිජ බැංකු සතු ඉද්ධ විදේශීය වත්කම්

7.5 ರಚನ  
ಕರ್ತವ್ಯ

[View Details](#) | [Edit](#) | [Delete](#)



2015 වසර තුළ දී රුපියල් බිලියන 201.5 කින් අඩු වූ ඇතර, ඒ සඳහා කෙටිකාලීන විදේශ ගුණීම් ඉහළ යැම මෙන්ම, අන්වාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) සහ නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RNNFC) ගේ ඉහළ යැම ප්‍රධාන වශයෙන් හේතු විය.


පුළුල් මුදල ප්‍රසාරණයට මුළුමතින්ම දායක වෙතින්, බැංකු පද්ධතිය සහ ගුද්ධ දේශීය වත්කම් 2015 වසර තුළ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, ප්‍රධාන වගයෙන් දේශීය ණය සැපයුම මත තීරණය වන ගුද්ධ දේශීය වත්කම්, වාර්ෂික ලක්ෂාමය පදනම මත 2014 වසර අවසානයේ වාර්තා කළ සියයට 10.5 ක වර්ධනය හා සැසැදීමේ දී 2015 වසර අවසානයේ දී සියයට 26.0 කින් වර්ධනය විය. මෙම කාලපරිච්ඡේදය තුළ දී, පෙළද්ගලික හා රාජ්‍ය අංශ වෙත ලබා දුන් ඇය ප්‍රමාණය ඉහළ යැම හේතුවෙන් බැංකු පද්ධතිය වෙතින් ලබා දුන් දේශීය ණය සැලකිය යුතු ලෙස ප්‍රසාරණය විය. ඒ අනුව, බැංකු පද්ධතියෙහි ගුද්ධ දේශීය වත්කම් පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 366.5 ක ඉහළ යැමට සාපේක්ෂව 2015 වසර තුළ දී රුපියල් බිලියන 1,003.3 කින් ඉහළ ගියේය.

බැංකු පද්ධතිය සනු ඉදෑද දේශීය වන්කම් යටතට අයන්, රජයට ලබා දුන් ගුදෑද නෙය, 2015 වසර කුළ දී රජයේ අයවැය මගින් ඇස්තමෙන්තුගත සීමා ඉක්මවා ඉහළ ගියේය. 2014 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 134.6 ක ඉහළ යැමු හා සැපයීමේ දී බැංකු අංශය මගින් රජයට ලබා දුන් ගුදෑද නෙය 2015 වසර කුළ දී රුපියල් බිලියන 323.6 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. විදේශ මූල්‍ය සම්පත් ලැබීම් මන්දගාමී වීම හේතුවෙන් රජය දේශීය නෙය මූලාශ්‍ර කෙරෙහි වැඩියෙන් යොමු වීම, ආදායම රස් කිරීම අඛණ්ඩව ප්‍රඛා වීම සහ ඉහළ

රාජ්‍ය වියදම් යනාදිය වසර තුළ දී රජයට ලබා දුන් ගුද්ධ නෙය ඉහළ යැම සඳහා හේතු වූ අතර, ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කර නිකුත්වන් සමග රජයට ලබා දුන් ගුද්ධ නෙය ප්‍රසාරණයෙහි යම් අඩු වීමක් සිදු විය. රජයට නෙය ලබා දුන් ආයතන සැලකු විට, ප්‍රාප්තික වෙළඳඝ්‍යාල තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම ඉහළ යැමත් සමග මහ බැංකුව මගින් රජයට ලබා දුන් ගුද්ධ නෙය 2015 වසර තුළ දී රැඹියල් බිලියන 80.3 කින් ඉහළ ගියේය. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය (ප්‍රතිමිලදී ගැනීම් හැර) 2014 වසර අවසානයේ පැවති රැඹියල් බිලියන 6.1 සිට 2015 වසරේ මක්තෝරු මස අවසානය වන විට රැඹියල් බිලියන 186.3 ක ඉහළ මට්ටමක් දක්වා වැඩි ව්‍යවද, ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කරය තුළින් වූ ලැබේම හටතා කරමින් භාණ්ඩාගාර බිල්පත් නියමිත කාලයට පෙර පියවීම හේතුවෙන් මහ බැංකුව සතු ගුද්ධ භාණ්ඩාගාර බිල්පත් තොගය 2015 වසර අවසානය වන විට රැඹියල් බිලියන 79.2 කට සිමා විය. මේ අතර, රජයට ලබා දුන් ගුද්ධ නෙය ප්‍රමාණයෙහි සමස්ත ප්‍රසාරණය සඳහා සියයට 75 ක පමණ සැලකිය යුතු ඉහළ දායකත්වයක් දක්වාමින්, වාණිජ බැංකු මගින් රජයට ලබා දුන් ගුද්ධ නෙය ප්‍රමාණය 2014 වසර අවසානයේ වාර්තා කළ රැඹියල් බිලියන 98.9 ක වැඩි වීම හා සැසදීමේ දී 2015 වසර තුළ දී රැඹියල් බිලියන 243.3 කින් ඉහළ ගියේය. මේ නෙය අතරින්, දේශීය බැංකු ඒකක මගින් රජයට ලබා දුන් ගුද්ධ නෙය ප්‍රමාණය රැඹියල් බිලියන 79.7 කින් ඉහළ ගිය අතර, ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ ග්‍රීලංකා සංවර්ධන බැඳුම්කරවල කරන ලද ආයෝජන, පිළිවෙළින්, රැඹියල් බිලියන 63 කින් (ප්‍රතිමිලදී ගැනුම් හැර) සහ රැඹියල් බිලියන 74.7 කින් ගෙන් ගෙන් විය. මේ අතර, දිග

## 7.6 ರಚನೆ ಕರಿಹುಣ

## දේශීය ත්‍රායෙනි ව්‍යව්‍යාපක තෙහළ යොමු




පරිණත කාල සහිත සුරක්ෂිතන්වල ආයෝජනය කිරීම සඳහා වාණිජ බැංකුවල ඇති නැගුරුව අඩු වීම පිළිබඳ කරමින්, දේශීය බැංකු ඒකක මගින් භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන ප්‍රමිතිලදී ගැනුම් හැර) රුපියල් බිලියන 52.2 කින් අඩු විය. රාජ්‍ය බැංකු සමග පවත්වාගෙන යනු ලබන තොටියුව් රජයේ අයිරා ගෙෂය, 2014 වසර අවසානයේ වාර්තා කළ රුපියල් බිලියන 114.6 හා සැසැදීමේ දී 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 125.1 ක් දක්වා රුපියල් බිලියන 10.5 කින් ඉහළ ගියේය. ශ්‍රී ලංකා සංචරිත බැඳුම්කරවල සිදුකළ ආයෝජන ඉහළ යැමත් සමග අක්වෙරල බැංකු ඒකක මගින් 2015 වසර තුළ දී රජයට ලබා දුන් ගුද්ධ තෙය ප්‍රමාණය රුපියල් බිලියන 163.6 කින් වර්ධනය විය.

රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් බැංකු තෙය ප්‍රසාරණය 2015 වසර තුළ දී කිසියම් දුරකථ මත්දගාමී විය. රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් තෙය ප්‍රමාණයෙහි ඉහළ යැම 2014 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 80.9 හා සැසැදීමේ දී 2015 වසරේ දී රුපියල් බිලියන 76.9 ක් විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව, මාරුග සංචරිත අධිකාරිය සහ වී අලෙවි මණ්ඩලය යන ආයතනවලට ලබා දුන් තෙය ප්‍රමාණය ඉහළ යැම, රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් තෙය ප්‍රසාරණය සඳහා හේතු විය. වසර තුළ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් බැංකු අංශයෙන් ලබාගත් තෙය ප්‍රමාණය රුපියල් බිලියන 24.0 කින් ඉහළ ගිය අතර, එම තෙය ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතුව පැවති තෙය පියවීම සඳහා යොදා ගෙන ඇති. මාරුග සංචරිත අධිකාරිය විසින් ලබා ගත් තෙය ප්‍රමාණයෙහි 2014 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 35.0 ක සැලකිය යුතු වැඩිවීමට සාපේක්ෂව 2015 වසරේ දී එම තෙය රුපියල් බිලියන 16.6 කට සීමා විය. වසර තුළදී වී මිලදී ගැනීම්වල සිදු වූ ඉහළ යැම පෙන්නුම් කරමින්, වී අලෙවි මණ්ඩලය මගින් ලබාගත් තෙය ප්‍රමාණය ද රුපියල් බිලියන 8.2 කින් වැඩි විය. මේ අතර, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි වර්ධනය වූ මූල්‍ය තත්ත්වය පිළිබඳ කරමින්, වසරේ පළමු මාස හතු තුළ එම ආයතනය විසින් ලබාගත් තෙය ප්‍රමාණය රුපියල් බිලියන 3.4 කට සීමා විය. කෙසේ වෙතත්, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම තුළින් ඉන්ධන ආනයන සහ විදේශ ව්‍යවහාර මුදලින් ඇති වගකීම්වල දේශීය අගය ඉහළ යැම හේතුවෙන් ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බැංකු අංශයෙන් ලබාගත් තෙය ප්‍රමාණය 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 18.9 කින් වැඩි විය. මේ අතර, 2015 වසර තුළ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් බැංකු අංශය

සඳහා වූ සිය තොටියුව් තෙය වගකීම්වලින් රුපියල් බිලියන 11.6 ක් අඩු වෙන ලද අතර, ලංකා පොහොර සමාගම හා කොළඹ වාණිජ පොහොර සමාගම, පිළිවෙළින්, රුපියල් බිලියන 6.8 ක් සහ රුපියල් බිලියන 3.1 ක් වශයෙන් බැංකු අංශය වෙත සිය තෙය පියවා ඇති.

අඛණ්ඩව පැවති ලිභිල් මුදල තත්ත්වයෙහි ප්‍රතිඵල වශයෙන්, වාණිජ බැංකු විසින් පොදුගැලික අංශයට සපයන ලද තෙය ප්‍රමාණය 2015 වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය විය. වාර්ෂික ලක්ෂණය පදනම අනුව, 2014 ජූලි මාසයේ දී සියයට 0.8 ක අඩු වර්ධන අනුපාතිකයක් දක්වා පහළ ගිය පොදුගැලික අංශයට ලබා දුන් තෙය ප්‍රමාණය ඉන් අනතුරුව අඛණ්ඩව වර්ධනය වෙතින් 2015 තොටුම්බර් මාසය වන විට සියයට 27.0 ක මට්ටමක් ලෙස සටහන් විය. එම ඉහළ වර්ධනයෙහි තරමක මත්දගාමී විමක් පෙන්නුම් කරමින් 2014 වසර අවසානයේ වාර්තා කළ සියයට 8.8 ක වර්ධනය හා සැසැදීමේ දී 2015 දෙසැම්බර් මාසයේ දී පොදුගැලික අංශයට ලබා දුන් තෙය වර්ධනය සියයට 25.1 ක් විය. ඒ අනුව, පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 223.9 හා සැසැදීමේ දී පොදුගැලික අංශය වෙත සපයන ලද තෙය ප්‍රමාණය 2015 වසරේ දී රුපියල් බිලියන 691.4 ක් විය. අඛණ්ඩව අඩු මට්ටමක් පැවති වෙළඳපොල තෙය පොලී අනුපාතික සහ තෙය දෙන ආයතන විසින් සිදු කරන ලද තරගකාරී ප්‍රවාරණයෙහි ප්‍රතිඵල වශයෙන් පොදුගැලික අංශය වෙත සපයන ලද තෙය සිසුයෙන් වර්ධනය විය. සුරක්ෂිත මත තෙය සහ අත්තිකාරම වර්ගීකරණයට අනුව, 2014 වසරේ දී උකස් තෙය ප්‍රමාණය 140.0 කින් සිදු වූ අඩු වීම 2015 වසරේ දී රුපියල් බිලියන 38.2 කට සීමා විය. තවද, මෝටර් රථවාහන ආනයන සඳහා වූ ඉහළ

**7.7 රජප කහින වාණිජ බැංකු විසින් පොදුගැලික අංශය වෙත ලබාදුන් තෙය**



ඉල්ලුම පිළිබඳ කරමින්, කල්ඛනා සහ කුලීපිට ගැනුම් නෙය ප්‍රමාණයෙහි පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 16.4 ක වැඩිවිම හා සැසැදීමේ දී 2015 වසර තුළ දී රුපියල් බිලියන 65.6 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. 2015 ඔක්තෝබර් මාසයේ දී ඩී.එී.සී.සී. වර්ධන බැංකුව සහ ඩී.එී.සී.සී. පිළිල්සී ඒකාබද්ධ වීමෙන් එක් බලපත්‍රාතී වාණිජ බැංකුවක් ආරම්භ කිරීම සේතුවෙන් පුළුල් මුදල් සැපයුම තුළ පෙළුද්ගැලික අංශයට ලබා දුන් නෙය තොගයට අමතරව රුපියල් බිලියන 83 ක පමණ නෙය සහ අන්තිකාරම් ප්‍රමාණයක් එකතු වී ඇති අතර, එය පෙළුද්ගැලික අංශයට ලබා දුන් සමස්ත නෙය ප්‍රසාරණය තුළ අන්තර්ගත වේ.

ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශ සඳහා වූ නෙය සැපයුම 2015 වසර තුළ දී ඉහළ ගියේය. වාණිජ බැංකු විසින් පෙළුද්ගැලික අංශයට ලබා දුන් නෙය සහ අන්තිකාරම් පිළිබඳ කාර්මුමය සම්ක්ෂණයට අනුව, සේවා සහ කර්මාන්ත යන අංශ සඳහා ලබා දුන් නෙය ප්‍රමාණය, පිළිවෙළින්, සියයට 34.1 කින් සහ සියයට 25.0 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. 2015 වසර තුළ දී සේවා අංශ තුළ සංචාරක, මූල්‍ය ව්‍යාපාර සේවා, ප්‍රවාහන සහ සෞඛ්‍ය වැනි ප්‍රධාන උපංගවලට

ලබා දුන් නෙය ප්‍රමාණය ඉහළ අනුපාතිකයකින් වර්ධනය වූ අතර, නාවික සහ ගුවන් සේවා උපංගයට ලබා දුන් නෙය ප්‍රමාණයෙහි අඩු වීමක් වාර්තා විය. මේ අතර, රේඛිපිළි සහ ඇගලුම් උපංගය හැර කරමාන්ත අංශයේ සියලු අංශවලට ලබා දුන් නෙය ප්‍රමාණය වසර තුළ දී ඉහළ ගියේය අතර, එම වර්ධනය සඳහා ඉදිකිරීම්, ආහාර හා පාන වර්ග, රසායනික, බනිජ තෙල්, මාපද හා සෞඛ්‍ය, රෙරි හා ප්‍රාස්ටික් නිෂ්පාදන, සකස් කළ ලෙස්හ නිෂ්පාදන, යන්ත්‍ර සුතු සහ ප්‍රවාහන උපකරණ යන උපංගවලට ලබා දුන් නෙය ඉහළ දායකත්වයක් දැක්වේය. ඇගලුම් අපනයන මත්දායීම් වීමේ බලපෑම යම් ප්‍රමාණයකට පිළිබඳ කරමින්, වසර තුළ දී රේඛිපිළි සහ ඇගලුම් කරමාන්ත අංශයට ලබා දුන් නෙය ප්‍රමාණය සියයට 12.6 කින් පහත වැටුණි. 2014 වසරේ දී වාර්තා කළ සියයට 5.8 ක සංකෝචනය හා සැසැදීමේ දී 2015 වසර තුළ දී කාමිකාර්මික සහ දේවර අංශයට ලබා දුන් නෙය ප්‍රමාණය සියයට 7.5 ක වර්ධනයක් පෙන්වුම් කළේය. කෙසේ වෙතත්, කාමි අංශයේ උපංගවලට ලබා දුන් නෙය ප්‍රවාහවල මූල්‍ය ප්‍රවිණාවන් දක්නට ලැබේණි. ඒ අනුව, 2015 වසර තුළ දී රෙරි සහ දේවර අංශවලට ලබා දුන්

#### 7.4 කංඩා සටහන

#### වාණිජ බැංකු විසින් පෙළුද්ගැලික අංශයට ලබාදුන් නෙය වර්තීකරණය (අ) (ආ)

දීංචාය	2014 අවසානයට	2015 අවසානයට (ආ)	දායකත්වය (%)	රුපියල් බිලියන	
				2015 ප්‍රතිඵල වෙනස	
කාමිකාර්මික සහ දේවර	287.3	309.0	9.0	7.5	
උයින්, නේ	68.5	72.7	2.1	6.1	
රබර	20.8	18.5	0.5	-11.1	
පොල්	7.8	12.2	0.4	56.4	
වි	16.9	19.0	0.6	12.8	
එලවත්, පලනුරු සහ සුඩා ආහාර සේවා	16.4	20.0	0.6	21.8	
දේවර	11.7	11.0	0.3	-5.9	
කරමාන්ත	1,118.0	1,397.5	40.8	25.0	
උයින්, ඉදිකිරීම්	469.8	639.2	18.6	36.1	
ආහාර සහ පාන වර්ග	71.1	85.4	2.5	20.1	
රේඛිපිළි සහ ඇගලුම්	148.5	129.9	3.8	-12.6	
සකස්කළ උප්ත්‍ර නිෂ්පාදන, යන්ත්‍ර-සුතු සහ ප්‍රවාහන උපකරණ	101.0	124.9	3.6	23.7	
සේවා	709.3	950.9	27.7	34.1	
උයින්, තොග සහ සිල්ලර වෙළෙඳාම	230.8	273.0	8.0	18.3	
සංචාරක ව්‍යාපාරය	76.8	102.9	3.0	34.1	
මූල්‍ය සහ ව්‍යාපාරික සේවා	147.5	217.6	6.3	47.5	
නාවික, ගුවන් සහ සැපයුම්, සහ භාණ්ඩ නිෂ්කාශනය	13.9	13.2	0.4	-4.9	
පෙළුද්ගැලික නෙය සහ අන්තිකාරම් (ආ)	651.6	771.1	22.5	18.3	
උයින්, කළුප්පාන්නා පාරිභාෂික හාන්සි	92.0	143.5	4.2	56.0	
ද්‍රක්ස් කිරීම්	172.7	133.4	3.9	-22.7	
එකතුව	2,766.2	3,428.5	100.0	23.9	

(අ) වාණිජ බැංකු විසින් පෙළුද්ගැලික අංශ වෙන ලබා දුන් නෙය සහ අන්තිකාරම් පිළිබඳ කාර්මුමය සම්ක්ෂණය මත පදනම් වේ.

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) නෙය සහ අන්තිකාරම්වලට අයිති සහ වට්ටම් කළ බිල්පත් ඇතුළත් වන අතර එකතු වෙතින් පෙන්නා මුදල් දිරිප ඇතුළත් නොවේ.

(ඇ) නාවිකාරීක

(ඇ) 'කරමාන්ත' යටතේ වර්තීකරණය කර ඇති 'ඉදිකිරීම්' කාණ්ඩයට අයන්වන පෙළුද්ගැලික නිවාස නෙය ඉවත්කර ඇති අතර මූදල්

සම්පූර්ණයෙහි 'පෙළුද්ගැලික අංශයට ලබාදෙන නෙය' යටතේ ඇති නෙය කාවිපත් මින් ලබාදෙන නොවේ.

## 7.5 සංඛ්‍යා සටහන

### වාණිජ බංකු විසින් පොදුගැලික අංශය වෙත ලබාදුන් තොපියටු ණය ප්‍රමාණයයේ පරිණා කාල පිළිබඳ විශ්ලේෂණය (අ)(ආ)

අංශය	පරිණා කාලය	දෙසැම්බර් 2014		දෙසැම්බර් 2015	
		දායකත්වය (%)	වර්ධනය %	දායකත්වය (%)	වර්ධනය %
කාමිකාර්මික සහ දිවර	කොට්කාලීන	7.1	-14.5	5.9	2.1
	මැදිකාලීන	2.3	17.4	1.9	5.8
	දිගුකාලීන	1.0	30.5	1.2	50.3
කර්මාන්ත	කොට්කාලීන	14.7	16.9	13.3	12.1
	මැදිකාලීන	11.2	32.7	10.9	21.5
	දිගුකාලීන	14.5	26.2	16.5	40.8
සේවා	කොට්කාලීන	11.7	8.9	11.2	18.0
	මැදිකාලීන	8.1	18.4	9.2	40.8
	දිගුකාලීන	5.8	24.2	7.3	57.3
පොදුගැලික ණය සහ අන්තිකාරම්	කොට්කාලීන	12.7	-12.7	10.5	2.6
	මැදිකාලීන	6.1	-14.8	6.3	27.1
	දිගුකාලීන	4.7	16.4	5.7	49.4

(අ) වාණිජ බංකු විසින් පොදුගැලික අංශය වෙත ලබාදුන් නො අන්තිකාරම් පිළිබඳ කාරුණුමය සම්ක්ෂණය මත පදනම් වේ.

(ආ) මූලික කළුපිටිම පැහැදිලි කරන්නේ නො වර්ගිකරණය සිදු කළ අතර එය වසරකට වඩා අඩු - කොට්කාලීන,

වසර 1-5 අතර - මැදිකාලීන හා වසර පාහකට වඩා වැඩි - දිගුකාලීන වශයෙන් අත්තා ඇත.

මූලෝ: ශ්‍රී ලංකා මහ බැංකුව


නො ප්‍රමාණයයේ අඩුවීමක් පෙන්වුම් කළ අතර, කෙමි අංශයේ අනෙකුත් උපංශවලට ලබා දුන් නො ප්‍රමාණය ඉහළ ගියේය. තවද, කළේ ප්‍රවතින පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සඳහා ලබා දුන් නො මෙන්ම, උකස් අන්තිකාරම් සහ නො කාවිපත් ගෙෂ ඇතුළත් පොදුගැලික නො නො අන්තිකාරම් 2015 වසර තුළ දී සියයට 18.3 කින් ඉහළ ගියේය. පොදුගැලික නො සහ අන්තිකාරම් තුළ, කළුප්‍රවත්නා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දුන් නො ප්‍රමාණය සියයට 56.0 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, 2014 වසර අවසානයේ වූ සියයට 41.0 ක සැලකිය යුතු අඩු වීම හා සැසදීමේ දී 2015 දෙසැම්බර් මස අවසානය වන විට සියයට 16.8 ක් විය. ගුද්ධ දේශීය වත්කම් ප්‍රසාරණය වීම හේතුවෙන්, 2015 වසරේ දී පුළුල් මුදල් සැපයුම (M<sub>4</sub>) රුපියල් බිලියන 822.5 කින් ඉහළ ගියේය. වසර තුළ දී පොදුගැලික හා රාජ්‍ය අංශය වෙත ලබා දුන් නො ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් ගුද්ධ දේශීය වත්කම්වල වර්ධනයක් පෙන්වුම් කළ ද, බලපත්‍ර මුදල් සමාගම් සතු කාලීන හා ඉතුරුම් වර්ධනය, වාර්ෂික ලක්ෂ්‍යය පදනම්

### පුළුල් මුදල් සැපයුම (M<sub>4</sub>)

තැන්පත්‍ර ලබා ගන්නා ආයතනවල මුදල් වගකීම්වල සිදු වූ සැලකිය යුතු ප්‍රසාරණය සිලිනිඩු කරමින්, මූලා සම්ක්ෂණය අනුව මතිනු ලබන පුළුල් මුදල් සැපයුමෙහි (M<sub>4</sub>)<sup>1</sup> වාර්ෂික ලක්ෂ්‍යය වර්ධනය 2014 වසර අවසානයේ පැවති සියයට 14.3 හා සැසදීමේ දී 2015 දෙසැම්බර් මස අවසානය වන විට සියයට 16.8 ක් විය. ගුද්ධ දේශීය වත්කම් ප්‍රසාරණය වීම හේතුවෙන්, 2015 වසරේ දී පුළුල් මුදල් සැපයුම (M<sub>4</sub>) රුපියල් බිලියන 822.5 කින් ඉහළ ගියේය. වසර තුළ දී පොදුගැලික හා රාජ්‍ය අංශය වෙත ලබා දුන් නො ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් ගුද්ධ දේශීය වත්කම්වල වර්ධනයක් පෙන්වුම් කළ ද, බලපත්‍ර මුදල් සමාගම් සතු කාලීන හා ඉතුරුම් වර්ධනය, වාර්ෂික ලක්ෂ්‍යය පදනම්

## 7.8 රෘප සටහන

### ප්‍රධාන අංශවලට ලබාදුන් පොදුගැලික අංශයේ ණයට වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය (%)



1 මූලා සම්ක්ෂණය ද්‍රව්‍යලකාව සිලිබඳව වඩා පුළුල් මිශ්‍රමක් වන අතර, එයට මහ බැංකුව සහ බලපත්‍ර මුදල් සමාගම් සතු කාලීන හා ඉතුරුම් වර්ධනය, වාර්ෂික ලක්ෂ්‍යය පදනම්



මත, පිළිවෙළින්, 2014 වසරේ දී වාර්තා කරන ලද සියයට 15.0 සහ සියයට 22.5 හා සැසැදීමේ දී 2015 වසර අවසානයේ දී සියයට 7.7 හා සියයට 16.0 දක්වා අඩු විය. බලපත්‍රාලාභී විශේෂීත බැංකුවල කාලීන සහ ඉතුරුම් තැන්පත්‍රවල වර්ධනය මත්දාම් වීම සඳහා ඩ්.එ්.සී.සී. වර්ධන බැංකුව සහ ඩ්.එ්.සී.සී. පිළිල්සී ඒකාබද්ධ කරමින් 2015 මික්තොබර් මාසයේ දී එක් බලපත්‍රාලාභී වාණිජ බැංකුවක් ස්ථාපිත කිරීම කිසියම් ප්‍රමාණයකට හේතු විය.

**මුළු සම්ක්ෂණයට ( $M_4$ )** අනුව, පොදුගලික අංශයට ලබා දුන් නෙය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂාමය වර්ධනය, 2014 වසර අවසානයේ පැවති සියයට 12.3 සිට 2015 වසර අවසානයේ දී සියයට 23.5 ක් දක්වා ඉහළ හියේය. පොදුගලික අංශය වෙත සපයන ලද නෙය ප්‍රමාණයෙහි 2014 වසරේ වාර්තා වූ රුපියල් 419.0 ක ඉහළ යැම හා සැසැදීමේ දී 2015 වසර තුළ දී රුපියල් බිලියන 900.9 කින් වර්ධනය විය. පුළුල් මුදල් සැපයුම ( $M_{2b}$ ) තුළ පිළිබඳ වන පරිදි, වාණිජ බැංකු මගින් පොදුගලික අංශ වෙත ලබා දුන් නෙය ප්‍රමාණය ඉහළ යැමට අමතරව බලපත්‍රාලාභී මුදල් සමාගම් විසින් ලබා දුන් නෙය ප්‍රමාණයෙහි ඉහළ යැම මුලය සම්ක්ෂණයට අනුව පුළුල් මුදල් සැපයුමෙහි

( $M_4$ ) සමස්ත ප්‍රසාරණයට විශාල වශයෙන් දැයක විය. බලපත්‍රාලාභී මුදල් සමාගම විසින් පොදුගලික අංශයට ලබා දෙන ලද නෙය වර්ධනය 2014 වසර අවසානයේ වාර්තා කරන ලද සියයට 20.1 හා සැසැදීමේ දී 2015 වසර අවසානය වන විට සියයට 33.6 ක ඉහළ අංශයක් වාර්තා කළේය. ඒ අනුව, 2015 වසර තුළ දී බලපත්‍රාලාභී මුදල් සමාගම් විසින් පොදුගලික අංශය වෙත සපයන ලද නෙය ප්‍රමාණය රුපියල් බිලියන 202.3 කින් ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂාමය පදනම් මත සියයට 61.2 ක ඉහළ වර්ධනයක් වාර්තා කරන ලද මෝටර්වාහන කළේදු සඳහා වන නෙය පහසුකම් රුපියල් බිලියන 140 කින් ඉහළ යැම හේතුවෙන් බලපත්‍රාලාභී මුදල් සමාගම් විසින් ලබා දෙනු ලබන නෙය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුව ද, බලපත්‍රාලාභී විශේෂීත බැංකු විසින් පොදුගලික අංශය වෙත ලබා දුන් නෙය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂාමය වර්ධනය 2014 වසරේ වාර්තා වූ සියයට 24.8 හා සැසැදීමේ දී, 2015 වසර අවසානයේ සියයට 1.5 දක්වා පහළ ගිය අතර ඒ සඳහා ඩ්.එ්.සී.සී. බැංකු ඒකාබද්ධ කිරීම හේතු විය. මේ අතර, රජයේ සුරක්ෂිත පත්වල සිදු කරනු ලැබූ ආයෝජන ඉහළ යැම හේතුවෙන් බලපත්‍රාලාභී විශේෂීත බැංකු විසින් රජයට සපයන ලද ඉදිරි නෙය රුපියල්

## 7.6 සංඛ්‍යා කටයුතු

### පුළුල් මුදල් ( $M_4$ ) සඳහා තුවුණු සාධක (මුළු සම්ක්ෂණය අනුව ගණනය කරන ලදී)

රුපියල් බිලියන

අයිතිවාසිකම	2014 අවසානයට (ආ)	2015 අවසානයට (ආ)	වෙනස			
			ප්‍රමාණය	%	ප්‍රමාණය	%
පුළුල් මුදල් ( $M_4$ )	4,897.7	5,720.2	614.4	14.3	822.5	16.8
තුවුණු සාධක						
ගුද්ධ විදේශීය වත්කම්	-136.7	-444.1	63.3	31.6	-307.4	-224.8
මුදල් අධිකාරීන්	688.0	576.2	158.9	30.0	-111.8	-16.3
බලපත්‍රාලාභී වාණිජ බැංකු	-672.9	-874.3	-67.4	-11.1	-201.5	-29.9
බලපත්‍රාලාභී විශේෂීත බැංකු සහ						
බලපත්‍රාලාභී මුදල් සමාගම්	-151.9	-146.0	-28.2	-22.8	5.9	3.9
ගුද්ධ දේශීය වත්කම්	5,034.4	6,164.4	551.2	12.3	1,130.0	22.4
දේශීය නෙය	6,291.9	7,603.7	723.1	13.0	1,311.8	20.8
රජයට ලබාදුන් ගුද්ධ නෙය	2,010.4	2,344.3	223.2	12.5	333.9	16.6
මුදල් අධිකාරීන්	149.7	229.9	35.7	31.3	80.3	53.6
බලපත්‍රාලාභී වාණිජ බැංකු	1,286.2	1,529.5	98.9	8.3	243.3	18.9
බලපත්‍රාලාභී විශේෂීත බැංකු	514.8	529.2	56.8	12.4	14.4	2.8
බලපත්‍රාලාභී මුදල් සමාගම්	59.7	55.6	31.8	114.3	-4.1	-6.8
රාජ්‍ය සංචේරිතවලට ලබා දුන් නෙය (බලපත්‍රාලාභී වාණිජ බැංකු)	446.0	523.0	80.9	22.2	76.9	17.2
පොදුගලික අංශයට ලබා දුන් නෙය	3,835.5	4,736.4	419.0	12.3	900.9	23.5
බලපත්‍රාලාභී වාණිජ බැංකු	2,758.2	3,449.6	223.9	8.8	691.4	25.1
බලපත්‍රාලාභී විශේෂීත බැංකු	474.4	481.7	94.3	24.8	7.2	1.5
බලපත්‍රාලාභී මුදල් සමාගම්	602.9	805.2	100.9	20.1	202.3	33.6
අනෙකුත් අයිති (ගුද්ධ)	-1,257.5	-1,439.3	-172.0	-15.8	-181.8	-14.5

(ආ) සංඛ්‍යාවන්

(ආ) තාවකාලීන

මූලය: ශ්‍රී ලංකා මහ බැණුව

බලියන 14.4 කින් වර්ධනය විය. කෙසේ ව්‍යවද, රාජ්‍ය පූරුෂුම්පත් මත සිදු කරනු ලැබූ ආයෝජන පහළ යැම් හේතුවෙන් බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් රජයට ලබා දුන් ගුද්ධ ගාය සියයට 6.8 කින් අඩු විය.

#### 7.4 පොලී අනුපාතික

සාපේක්ෂ වගයෙන් උගිල් වූ මුදල් ප්‍රතිපත්ති වාතාවරණයෙහි ප්‍රතිඵල වගයෙන් 2015 වසර තුළ දී වෙළඳපොල පොලී අනුපාතික අඩු මට්ටමක පැවති නමුත්, ඇතැම් පොලී අනුපාතිකවල විවින් වට ඉහළ යැම් ද දක්නට ලැබේ. නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශ වීම මත පනවා තිබූ සිමා 2015 මාර්තු මාසයේ දී ඉවත් කිරීමත් සමග නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයට වඩා අඩු මට්ටමක පැවති එක්දීන පොලී අනුපාතික කුමෙයෙන් ඉහළ ගිය අතර, ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරේබ්ව තුළ පහළ සිමාවට ආසන්නව ස්ථාවරව පැවතුණි. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් මත පනවා තිබූ සිමා ඉවත් කිරීමෙන් පසුව රජයේ සුරක්ෂාමත් එලදා අනුපාතික ඇතුළත ඇතැම් වෙළඳපොල පොලී අනුපාතිකවල ඉහළ වැඩිවීම් දක්නට ලැබේ. 2015 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමත් සමග පොලී අනුපාතිකවල දක්නා ලද මෙම ඉහළ යැම් නැමුණුව පහව යනු දක්නට ලැබේ. කෙසේ ව්‍යවද, වෙළඳපොල ද්‍රව්‍යීලනා මට්ටම අඩුවීමත් සමග 2015 අගේස්තු මාසයේ සිට එක් දින පොලී අනුපාතික කුමෙයෙන් ඉහළ යැම් ප්‍රව්‍යතාවක් දක්නට ලැබේ. මේ අතර, වසර අවසානයේ දී කිසියම් ඉහළ යැමක් පෙන්නුම්

#### 7.7 සංඛ්‍යාත්මක සටහන

#### නොරාගේ මුදල් වෙළඳපොල පොලී අනුපාතික

වාර්ෂික පොලී අනුපාතිකය සියයට

බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය	ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතිකය (එක දින)	ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථ අනුපාතිකය (මාස 12)	වාර්ෂික පොලී අනුපාතිකය සියයට			
			කාලපේෂීය අග මායිම සාමාන්‍ය	කාලපේෂීය අග සාමාන්‍ය	කාලපේෂීය අග මායිම සාමාන්‍ය	කාලපේෂීය අග මායිම සාමාන්‍ය
දෙසැ-12	9.83	10.22	9.92	10.30	14.34	14.41
දෙසැ-13	7.66	7.73	7.76	7.80	11.09	11.39
දෙසැ-14	6.21	6.01	6.10	6.02	7.15	7.12
මාර්-15	6.64	6.69	6.62	6.69	7.94	8.00
ජූනි-15	6.12	6.10	6.13	6.11	7.31	7.31
සැප්-15	6.35	6.34	6.35	6.35	7.65	7.67
දෙසැ-15	6.40	6.35	6.40	6.36	7.66	7.68

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

කළ ද, අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික 2015 වසර තුළ දී සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය ඉහළ නැංවීම සහ 2016 පෙබරවාරි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම සහ පොලී අනුපාතික තවදුරටත් ඉහළ ගියේය.

#### මුදල් වෙළඳපොල පොලී අනුපාතික


අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොල පොලී අනුපාතික, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයෙහි වෙනස්වීම් සහ දේශීය මුදල් වෙළඳපොල ද්‍රව්‍යීලනා තත්ත්වයන්ට ප්‍රතිච්චිත දැක්වීය. 2015 මාර්තු 2 දින වැනි නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශ වීම මත පනවා තිබූ සිමා ඉවත් කිරීමත් සමග, 2014 සැප්තැම්බර් මාසයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයටත් වඩා පහළ මට්ටමක පැවති එක්දීන සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, සියයට 7.00 දක්වා පදනම් අංක 82 කින් එක්වර ඉහළ ගිය අතර, ඉන්පසුව එය සියයට 6.70 මට්ටමේ පැවතිණි. 2015 අප්‍රේල් 15 වැනි දින ප්‍රතිපත්ති පොලී අනුපාතික පත්‍ර දැමීමත් සමග, බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සියයට 6.23 දක්වා පදනම් අංක 42 කින් ක්ෂේත්‍රීකාණ්ඩක අඩු වූ අතර, ඉන්පසුව තවදුරටත් අඩු වීමේ ප්‍රව්‍යතාවක් පෙන්වුම් කරමින් 2015 ජූලි මස අවසානය වන විට සියයට 6.10 ක් විය. දේශීය මුදල් වෙළඳපොලෙහි අතිරික්ත ද්‍රව්‍යීලනාව අඩුවීමත් සමග බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය 2015 අගේස්තු මාසයේ මැයි භාගය වන විට ඉහළ ගොස් පසුව සියයට 6.35 මට්ටමේ ස්ථාවර විය. ඉන්පසු, බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සියයට 6.30 - 6.40 පරාසයක පැවති නමුත්, 2015 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමග 2016 වසර ආරම්භය වන විට බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ප්‍රතිපත්ති පොලී අනුපාතික නමුත්, 2015 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංවිත අනුපාතය ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමග 2016 වසර ආරම්භය වන විට බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ප්‍රතිපත්ති පොලී අනුපාතික නමුත්, 2014 වසර අවසානයේ දක්නට ලැබුණු සියයට 6.21 භා සාපේක්ෂව 2015 වසර අවසානය භා 2016 ජනවාරි මාසය අවසානය වන විට බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 6.40 භා සියයට 6.73 ක අයෙක් වාර්තා කළේය. 2016 පෙබරවාරි මාසයේ දී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමත් සමග බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය පදනම් අංක 54 කින් ක්ෂේත්‍රීකාණ්ඩ ඉහළ

କେବେଳ ଅନିପନ୍ତିଯେ, ମୁହଁଲ୍, ଅଧିକ ଜୀବାନିକ

මේ අතර, මහ බැංකුව විසින් 2015 වසරේද දී විවත වෙළඳපාල වෙන්දේසි අවශ්‍ය පරිදි පවත්වන ලද අතර, එම වෙන්දේසිවලට අඩුල බරිත සාමාන්‍ය පොලී අනුපාතික කුළින් ඒ වනවිට වෙළඳපාල කුළ පැවති දුවශිලතා තත්ත්ව පිළිබඳ කෙරුණේ. ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථන අනුපාතිකය ද බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයේ වෙනස්වීම් හා අනුරූප විය. ඒ අනුව, එක් දින සහ එක් අවුරුදු ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්ථන පොලී අනුපාතික, පිළිවෙළින්, 2014 වසර අවසානයේ වාර්තා වූ සියලුට 6.10 සහ සියලුට 7.15 හා සාපේක්ෂව 2015 වසර අවසානය වන විට, පිළිවෙළින්, සියලුට 6.40 ක් සහ සියලුට 7.66 ක් විය.

## ବୀଜନ୍ତୁ କଣ ଶ୍ରୀ ମୋହନ ଆନୁପାନିକ

වාණිජ බැංකු විසින් තැන්පත් සඳහා ගෙවනු ලබන  
පොලී අනුපාතික 2015 වසර තුළ දී සාපේක්ෂව අඩු  
මටවමක පැවතිය ද, වසරේ මැද හාගයේ සිට ක්‍රමයෙන්  
ඉහළ යැමක් දක්නට ලැබුණි. වාණිජ බැංකු වෙතැනි  
මහජනයා සතු සියලුම පොලී උපයන තැන්පත්වලට  
අදාළ පොලී අනුපාතිකවල හැසිරීම පෙන්වුම් කරනු  
ලබන බරිත සාමාන්‍ය තැන්පත් අනුපාතිකය තවදුරටත්  
පහළ යැමේ ප්‍රව්‍යතාවක් පෙන්වුම් කරමින් 2015  
අප්‍රේල් මාසය වන විට සියයට 5.83 ක අයයක් වාර්තා  
කළේය. කෙසේ වූවද, එනැන් සිට ප්‍රධාන වශයෙන්  
ජ්‍යෙෂ්ඨ ප්‍රරවැසි තැන්පත් සඳහා පිරිනමනු ලැබූ  
විශේෂ පොලී අනුපාතිකවල බලපෑම පිළිබඳ කරමින්  
බරිත සාමාන්‍ය තැන්පත් අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ  
යියේය. මුදල් ප්‍රිතිපත්ති තීරණවල බලපෑම, දැඩි මුදල්



තත්ත්වය පිළිබඳ වෙළඳපෙළ අපේක්ෂා මෙන්ම, මහජනතාව වෙතින් තැන්පතු රස් කර ගැනීම සඳහා මූල්‍ය ආයතන වැඩි වශයෙන් උත්සාහ දැරීම පිළිබඳ කරමින් 2015 වසරේ සිව්වන කාර්මුව තුළ දී බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය තවදුරටත් ඉහළ යැමක් දක්නට ලැබුණි. ඒ අනුව, 2015 වසර අවසානය වන විට බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය, 2014 අවසානයේ පැවති සියයට 6.20 මට්ටමේ නොවෙනස් පැවතුණි. මේ අතර, වාණිජ බැංකු වෙතැනි මහජනයා සතු සියලුම පොලී උපයන කාලීන තැන්පතුවලට අභ්‍යන්තරීති බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය 2014 අවසානයේ දී පැවති සියයට 7.33 සිට 2015 අවසානය වන විට සියයට 7.57 දක්වා පදනම් අංක 24 කින් ඉහළ ගියේය. තවද, මාසයක් තුළ වාණිජ බැංකු වෙතැනි මහජනයා සතු පොලී උපයන නව තැන්පතුවලට අභ්‍යන්තරීති පොලී අනුපාතික මත පදනම්ව ගණනය කරනු ලබන බරිත සාමාන්‍ය නව තැන්පතු පොලී අනුපාතිකය ද, 2014 දෙසැම්බර් මස අවසානයේ දී පැවති සියයට 5.45 සිට 2015 දෙසැම්බර් මස අවසානය වන විට සියයට 6.96 දක්වා පදනම් අංක 151 කින් ඉහළ ගියේය.


සඳුව වසරක් අවසානයේදී මුදල් මෙවලය විසින්  
තීරණය කරනු ලැබේ රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රකාශයට  
පත් කරනු ලබන නෙතික පොලී අනුපාතිකය සහ  
වෙළඳපෙළ පොලී අනුපාතිකය<sup>2</sup> 2015 වසර සඳහා වූ  
සියයට 7.76 හා සැසදීමේ දී 2016 වසර සඳහා සියයට  
5.98 ක් විය. මෙම පොලී අනුපාතික පෙර මාස බෙළඳහා  
සඳහා වන වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය තැන්පත්‍ර  
අනුපාතිකවල සාමාන්‍ය අගය මත පදනම්ව ගණනය  
කරනු ලැබේ.

ණය පොලී අනුපාතික තබදුරටත් පහළ යැමිවූ ප්‍රවණතාවක් 2015 වසර තුළ දී පැවතිය ද වසර අවසානය වන විට එම අනුපාතික ඉහළ යැමේ නැගුරුවක් දක්නට ලැබූණි. වාණිජ බැංකු විසින් පෙළද්‍රිලික අංශයට සපයනු ලබන සියලුම ගෙය සහ අත්තිකාරම්වලට අදාළ බරිත සාමාන්‍ය ගෙය පොලී අනුපාතිකය, 2014 වසර අවසානයේ වාර්තා වූ සියයට 11.91 සිට 2015 වසර අවසානය වන විට සියයට 11.00 දක්වා පදනම් අංක 91 කින් අඩු විය. මේ අතර, බැංකු අනුව වර්ගීකරණය කරන ලද බරිත සාමාන්‍ය ගෙය පොලී අනුපාතික

2 නොතික පොලී අනුපාතිකය 1990 අංක 6 දරන සිව්‍රිත් නඩු විධාන සංග්‍රහය (සැලැනීන) පනතෙන තීර්වවනය කර ඇති අතර එය මූදලක් යෙකර ගැනීමේ සම්බන්ධයෙන වූ ඕනෑම තීම්බ තුළුමල්‍රුගයක දී ඇඳු වේ. වෙළඳපාලා පොලී අනුපාතිකය, 1990 අංක 2 දරන නය ආපසු ඇය කර ගැනීමේ (විරෝධ විධානියා තීර්වවනය කර ඇති අර්ථය, එය දෙන අයෙහි වාණිජමය ගෙවුනුවක් සම්බන්ධයෙන රු රුපිල්‍ර 150,000 කට ව්‍යාච්‍ය වූ නෙකු යෙකු යෙකු අයෙකු ගැනීමේ දී ඒ අදහා එකින වූ පොලී අනුපාතිකයක නොමැති විටක මෙම වෙළඳපාලා පොලී අනුපාතිකය ඇඳු වේ.

## 7.10 රුප සටහන


සුරකුම් වර්ගය අනුව වාණිජ බිංකුවල  
වරන සාමාන්‍ය ණය අනුපාතිකය (සියලට)



ද 2014 වසර අවසානයේ දක්නට ලැබුණු සියයට 5.66 - 16.57 පරාසයට සාපේක්ෂව, 2015 වසර අවසානය වන විට සියයට 7.82 - 13.35 අතර පරාසයක පැවතිණි. 2015 වසර තුළ දී බොහෝමයක් සූරෙකුම් මත වන ගෙය පොලී අනුපාතික ද අඩු විය. විශේෂයෙන්ම, කළේදු සහ කුලීපිට ගැනුම් ගිවිසුම්, උකස් කිරීම යටතේ රත්රන් සහ අනෙකුත් වටිනා ලෝහ, පොදුගලික ඇපකර සහ පොරාන්දු තොට්ටු මෙන්ම, වැක්වර් ඇතුළුව මෝටර් රථ යනාදී සූරෙකුම් මත වූ ගෙය සහ අත්තිකාරම්වලට අදාළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගියේය. කෙසේ වෙතත්, 2015 වසර තුළ දී කොටස්, බැඳුම්කර, ගෙයකර, ජීවිත රක්ෂණ ඔප්පු සහ වෙළඳ තොග මත වූ අනෙකුත් ගෙය පොලී අනුපාතික සූල් වශයෙන් ඉහළ ගියේය. මේ අතර, පොලී අනුපාතික පහළ මට්ටමක සිට නැවත ඉහළ යැම සහ වසර තුළ දී කෙටිකාලීන පොලී අනුපාතික මත පැවති පිඩිනය පෙන්වුම් කරමින්, වාණිජ බැංකු විසින් සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන් වෙත ලබා දෙනු ලබන ගෙය සහ අත්තිකාරම් මත පදනම්ව ගණනය කරනු ලබන සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ගෙය අනුපාතිකය, 2014 වසර අවසානයේ දී පැවති සියයට 6.26 සිට 2015 වසර අවසානය වන විට සියයට 7.53 දක්වා පදනම් අංක 127 කින් ඉහළ ගියේය. සතිපතා ගණනය කරනු පොලී අනුපාතිකවල හැසිරීමට අනුව, මාසික පදනම මත ගණනය කරනු ලබන බරිත සාමාන්‍ය ප්‍රමුඛ ගෙය අනුපාතිකය ද 2014 වසර අවසානයේ වාර්තා වූ සියයට 6.35 හා සැසදීමේ දී 2015 වසර අවසානය වන විට සියයට 7.40 ක් දක්වා පදනම් අංක 105 කින් ඉහළ ගියේය. තවද, කිසියම් මාසයක් තුළ වාණිජ බැංකු විසින් පොදුගලික අංශයට ලබා දුන් නව ගෙය සහ අත්තිකාරම්වලට අදාළ බරිත සාමාන්‍ය නව ගෙය අනුපාතිකය ද 2014 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ

7.11 ರಚನ  
ಕರ್ತವ್ಯ

**බරන සාමාන්‍ය තැන්පතු අනුපාතිකය සහ බරන සාමාන්‍ය ණය ඇන්පාතිකය ඇතර පරතරය**



සියලු 10.68 සිට 2015 දෙසැම්බර් මස අවසානය වන විට සියලු 10.79 දක්වා පදනම් අංක 11 කින් ඉහළ ගියේය. වසර කුළු පැවති ලිඛිල් මුදල් වාතාවරණය පෙන්වුම් කරමින් බරිත සාමාන්‍ය නව ණය පොලී අනුපාතිකය, බරිත සාමාන්‍ය නය අනුපාතිකයට වඩා අඩු අගයක පැවතුණි. මේ අතර, බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය සහ බරිත සාමාන්‍ය නය අනුපාතිකය අතර වෙනස මේන්තු මතිනු ලබන බැංකු අංශයේ පොලී අනුපාතික පර්තය, වසර කුළු දී කුම්ක අඩු වීමක් පෙන්වුම් කළ ද 2016 වසර ආරම්භය වන විට ක්‍රිමිකව වැඩිවීමක් පෙන්වුම් කළේය.


සාපේක්ෂ වගයෙන් අඩු මට්ටමක පවතින  
ජාත්‍යන්තර පොලී අනුපාතික වානාවරණය පිළිබඳ  
කරමින් 2015 වසර කුළ දී වාණිජ බැංකුවල පවත්වාගෙන  
යනු ලබන විදේශ විනිමය තැන්පතු සඳහා අදාළ  
වන පොලී අනුපාතික අඩු මට්ටමක පැවතුණි.  
එ.ජ.ඩොලර්වලින් පවත්වාගෙන යනු ලබන ඉතිරිකිරීමේ  
තැන්පතු සඳහා වාණිජ බැංකු විසින් පිරිනමනු ලබන  
පොලී අනුපාතික, 2014 වසර අවසානයේ පැවති  
සියයට 0.01 - 3.25 පරාසයට සාපේක්ෂව 2015 වසර  
අවසානයේ දී සියයට 0.02 - 3.00 අතර පරාසයක  
පැවතුණි. මේ අතර, 2014 වසර අවසානයේ වාර්තා වූ  
0.06 - 4.25 පරාසයට සාපේක්ෂව එ.ජ.ඩොලර්වලින්  
පවත්වාගෙන යනු ලබන කාලීන තැන්පතු සඳහා  
වන පොලී අනුපාතික 2015 වසර අවසානයේ දී  
සියයට 0.14 - 4.25 අතර පරාසයේ පැවතුණි. ස්ටර්ලින්  
පවත්වාගෙන යනු ලබන ඉතිරිකිරීමේ  
තැන්පතු සඳහා වන පොලී අනුපාතික 2015 වසර  
අවසානයේ දී පෙර වසරේ දක්නට ලැබුණු සියයට  
0.05 - 2.25 පරාසයේම පැවතුණි. මේ අතර, ස්ටර්ලින්  
පවත්වාගෙන යනු ලබන කාලීන තැන්පතු  
සඳහා වන පොලී අනුපාතික 2014 වසර අවසානයේ

පැවති සියලුට 0.20 - 4.25 පරාසයට සාපේක්ෂව 2015 වසරේද දී සියලුට 0.09 - 4.00 පරාසයේ පැවතුණි.

ରତ୍ନେ କୁରିକୁମିତନ୍ ମନ ଲିଲା ଅନୁଭାନିକ


2015 වසර තුළ දී ප්‍රාථමික වෙළඳපොලෙහි රජයේ සුරක්ෂිත මත එලඟ අනුපාතික ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිතා තැන්පතු පහසුකම මත පනවා නිවු සීමා ඉවත් කිරීම සහ රජය වෙත විදේශ මූල්‍ය සම්පත් ලැබේම ප්‍රමාදවීම හේතුවෙන් රජයේ ඉහළ දේශීය මූල්‍යන අවශ්‍යතා පිළිබඳ වෙළඳපොල තුළ පැවති අපේක්ෂා සහ වෙන්දේසි කුමය මත පමණක් රජයේ සුරක්ෂිත නිකුත් කිරීම සඳහා මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණය මධ්‍යයේ රට පෙර මාස හත තුළ නිතා තැන්පතු පහසුකම් අනුපාතිකයට වඩා අඩු මට්ටමක පැවති ප්‍රාථමික වෙළඳපොලහා භාණ්ඩාගාර බිජ්‍යාපන් සඳහා වූ එලඟ අනුපාතික 2015 මාර්තු මාසයේ සිට සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට ප්‍රතිචාර වශයෙන් 2015 අප්‍රේල්-ජ්‍යෙනි කාලපරිච්ඡේද තුළ දී එලඟ අනුපාතික යම්තාක් දුරකට අඩු වූ තමුන් ඉන් පසුව එලඟ අනුපාතික නැවතන් ඉහළ ගියේය. ඒ අනුව, 2014 වසර අවසානයේ පැවති එලඟ අනුපාතිකවලට සාමේක්ෂව දින 91, දින 182 සහ දින 364 යන භාණ්ඩාගාර බිජ්‍යාපන් සඳහා වූ එලඟ අනුපාතික 2015 වසර අවසානය වන විට, පිළිවෙළින්, සියයට 6.45, සියයට 6.83 සහ සියයට 7.30 දක්වා පදනම් අංක 71 කින්, 99 කින් සහ 129 කින් ඉහළ ගියේය. අඩු පොලී අනුපාතික වානාවරණය යටතේ දිගු එලඟ ව්‍යුහයක් පවත්වා ගැනීමේ අරමුණින් රජය විසින් දිගුකාලීන පරිණත කාලසීමාවන්ගෙන් සමන්විත භාණ්ඩාගාර බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කරන ලදී. ඒ අනුව, 2015 වසර මූලිඳ්‍යේම විවිධ පරිණත කාලසීමාවලින් සමන්විත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබූ අතරම, 2015 පෙබරවාරි සහ මාර්තු මාසවල දී පිළිවෙළින්, සියයට 11.73 සහ සියයට 11.20 එලඟ අනුපාතිකවලින් සමන්විත තිස් අවුරුදු සහ විසි අවුරුදු පරිණත කාලසීමා සහිත භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොල වෙත නිකුත් කරන ලදී. සමඟ්‍යක් ලෙස, ප්‍රාථමික වෙළඳපොල භාණ්ඩාගාර බැඳුම්කර මත එලඟ අනුපාතික, දැ අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පැවති සියයට 6.70 සිට තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන සියයට 11.73 දක්වා පරාසයේ පැවතුණි. රජය විසින් එ.ජ.බොලර්වලින් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විවිධ විව්‍යාපා පොලී අනුපාතික යටතේ නිකුත් කරන ලද අතර, 2015 මැයි සහ ඔක්තෝබර් මාසවල දී පිළිවෙළින්, සියයට 6.125 ක් සහ සියයට 6.850 ක් ව එලඟ අනුපාතික සහිත

7.8 සංඛ්‍යා සටහන		පොලී අනුපාතිකවල නැසිරම	
පොලී අනුපාතිකය		2014 අවසානයට	2015 අවසානයට
(අ) ප්‍රතින්ති පොලී අනුපාතික (අ)			
නිතර තැන්පත් පහසුකම් අනුපාතිකය	6.50	6.00	
නිතර මූල්‍ය පහසුකම් අනුපාතිකය	8.00	7.50	
බරින සාමාන්‍ය ජේෂණ මුදල් අනුපාතිකය	6.21	6.40	
රජයේ පුරුෂුම්ති මත එලඟ අනුපාතික			
ප්‍රාථමික වෙළඳපාල (ආ)			
භාණ්ඩායර විළ්පත්			
දින 91	5.74	6.45	
දින 182	5.84	6.83	
දින 364	6.01	7.30	
භාණ්ඩායර බැඳුම්කර			
වසර 2	-	6.70	
වසර 3	-	8.18	
වසර 4	-	8.91	
වසර 5	8.93	9.79	
වසර 10	7.88	10.94	
දුව්මික වෙළඳපාල			
භාණ්ඩායර විළ්පත්			
දින 91	5.72	6.39	
දින 182	5.86	6.66	
දින 364	6.04	7.11	
භාණ්ඩායර බැඳුම්කර			
වසර 2	6.22	7.65	
වසර 3	6.94	8.96	
වසර 4	7.14	9.42	
වසර 5	7.26	9.63	
වසර 10	7.99	10.41	
බලප්‍රාග්‍රහී වාණිජ බැංකු (ඇ)			
නැශපත් යෙළි අනුපාතික			
දැනිරිකිරීමේ තැන්පත්	0.50-8.00	0.50-8.00	
එත් අවුරුදු ස්ථ්‍යවර තැන්පත් (ඇ)	3.95-12.00	3.95-15.00	
බරින සාමාන්‍ය තැන්පත් අනුපාතිකය	6.20	6.20	
බරින සාමාන්‍ය ජේෂණ තැන්පත් අනුපාතිකය	7.33	7.57	
බරින සාමාන්‍ය තැන්පත් අනුපාතිකය	5.45	6.96	
යෝග පොලී අනුපාතික			
බරින සාමාන්‍ය ප්‍රාග්‍රහී මෙය අනුපාතිකය	6.35	7.40	
බරින සාමාන්‍ය මෙය අනුපාතිකය	11.91	11.00	
බරින සාමාන්‍ය මෙය අනුපාතිකය	10.68	10.79	
අනෙකුත් මූල්‍ය ආයනා			
නැශපත් යෙළි අනුපාතික			
ජාතික දැනිරිකිරීමේ බැංකුව			
දැනිරිකිරීමේ තැන්පත්	5.00	5.00	
එත් අවුරුදු ස්ථ්‍යවර තැන්පත්	6.50	7.25	
බලප්‍රාග්‍රහී මූදල් සාමාගම (ඉ)			
දැනිරිකිරීමේ තැන්පත්	5.17-6.81	4.98-6.77	
එත් අවුරුදු ස්ථ්‍යවර තැන්පත්	8.89-10.27	9.34-10.68	
යෝග පොලී අනුපාතික			
ජාතික තැනිරිකිරීමේ බැංකුව (ඊ)	8.00-13.00	8.00-13.00	
රාජ්‍ය උක්න හා ආයත්කන බැංකුව (ඊ)	7.07-14.00	7.07-13.50	
බලප්‍රාග්‍රහී මූදල් සාමාගම (ඉ)			
මූල්‍ය කළමනාදු	15.45-23.18	15.28-24.12	
කුලීම ගැනුම්	16.36-20.49	18.20-20.38	
නිකුත් දේපළ මත ලබා දුන් මෙය	17.00-24.33	20.00-21.33	
සායනික මෙය වෙළඳපාල			
නැශකර වාණිජ පරිශ්‍යා	6.88-15.50	8.00-12.00	
වාණිජ පරිශ්‍යා	6.44-12.50	7.00-12.00	
මූලයන්:		මොකුඩ වෙශය සුව්‍යවරුව	
(අ) මත පැවත්වී ප්‍රතිලිඛි ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය		අදාළ මූල්‍ය ආයනා බැංකුව	
2014 රැකවර මත 2 වැනි දන යිට, මිල්වෙලිඹ, නිතර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිතර මෙය ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය		මු ලංකා මත බැංකුව	
(ආ) ආයත්කන වෘත්තීය මෙන්දියේ දි තිබුණු කළ බරින සාමාන්‍ය මූදල් අනුපාතික			
(ඇ) ප්‍රාථමික බැංකු මෙන්දියේ විසින් සැපයු විශේෂ පොලී අනුපාතික වෙත ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			
(ඇ) ආයත්කන ව්‍යාපෘති විසින් සැපයු විශේෂ පොලී අනුපාතික වෙත ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			
(ඉ) ආයත්කන ව්‍යාපෘති විසින් සැපයු විශේෂ පොලී අනුපාතික වෙත ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			
(ඊ) නිවාස ක්‍රමයුතු සඳහා දෙන ලද මෙය ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			
(ඊ) නිවාස ක්‍රමයුතු සඳහා දෙන ලද මෙය ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			
(ඊ) නිවාස ක්‍රමයුතු සඳහා දෙන ලද මෙය ප්‍රතිව්‍යුතුම් අනුපාතිකය වේ.			



ජාත්‍යන්තර ස්වේච්ඡා පැලුම්කර දෙකක් ද නිකුත් කරන ලදී. මෙම නිකුතු මගින් දේශීය තාක්ෂණික උපකරණවල එලඟා අනුපාතික මත ඇති පිබිනය යමිනාක් දුරකට සමනය කිරීමට හැකි විය.

2015 වසරේදී රජයේ සුරක්ෂිතත්ව සඳහා ද්‍රව්‍යීකීක වෙළඳපොල එලඟා වතුය ඉහළව විතැන් විය. එලඟා වතුයේ කෙටිකාලීන අන්තර සමග සැයදීමේ දී දිගුකාලීන අන්තරයේ වූ එලඟා අනුපාතිකවල ශිෂ්ට ඉහළ යැමැක් දක්නට ලැබුණි. සියලුම පරිණා කාලසීමාවලට අදාළ ද්‍රව්‍යීකීක වෙළඳපොල හාන්බාගාර බිල්පත් එලඟා අනුපාතික 2014 වසර අවසානයට සාපේක්ෂව 2015 වසර අවසානයේදී සියයට 6.39 - 7.11 ක පරාසයක් දක්වා පදනම් අංක 67 - 107 කින් ඉහළ ගියෙය. මේ අතර, සියලුම පරිණා කාලසීමාවලට අදාළ ද්‍රව්‍යීකීක වෙළඳපොල හාන්බාගාර බැංක්මිකර එලඟා අනුපාතික 2015 වසර අවසානයේදී සියයට 7.65 - 11.34 අතර පරාසයක පැවතුණි.



## සාමාජික ණය සුරක්ෂිතත්ව මත එලඟා අනුපාතික

2015 වසර තුළ දී, සමාගම් විසින් නිකුත් කරනු ලබන තාක්ෂණික සඳහා අදාළ වන එලඟා අනුපාතිකවල හැසිරීම අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික හා සමගම් විය. කෙටිකාලීන පොදුගැලීක තාක්ෂණික උපකරණයක් වන, වාණිජ පත්‍රිකාවලට අදාළ පොලී අනුපාතික 2014 වසරේදී දක්නට ලැබුණු සියයට 6.44 - 12.50 පරාසයට සාපේක්ෂව 2015 වසරේදී සියයට 7.00 - 12.00 අතර පරාසයක පැවතුණි. මේ අතර, 2015 වසර තුළ දී ලැයිස්තුගත තාක්ෂණික නිකුත් 55 ක් වාර්තා වූ අතර, එම තාක්ෂණික සමාගම් 25 ක් විසින් වසර 3 සිට 10 දක්වා විවිධ පරිණා කාලසීමා සහිතව නිකුත් කළ ඒවා විය. මෙම තාක්ෂණික ස්ථාවර සහ විවෘත පදනම මත කාර්යමය, අර්ථ වාර්ෂික හා වාර්ෂික ලෙස විවිධ වූ පොලී අනුපාතික අනුව නිකුත් කරන ලදී. තාක්ෂණික ස්ථාවර සඳහා වන ස්ථාවර පොලී අනුපාතික 2014 වසරේදී වාර්තා වූ සියයට 6.88 - 15.50 පරාසයට සාපේක්ෂව 2015 වසරේදී සියයට 7.60 - 12.00 අතර පරාසයක පැවතිණි.

## 7.5 අපේක්ෂිත වර්ධනයන්, අනියෝග සහ පෙරදැක්ම

ඉහළ වර්ධන මාවතක ගමන් කිරීම සඳහා ආර්ථිකයට පහසුකම් සලසන අතර, උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම හා උද්ධමන අපේක්ෂා පාලනය කිරීම කුළුන් මිල ස්ථායිකාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සමස්ත ඉල්ලුම කළමනාකරණය කිරීම කෙරෙහි 2016 වසර තුළ මුදල් ප්‍රතිපත්තිය යොමු වනු ඇති. පෙදුගැලීක අංශය මෙන්ම, රාජ්‍ය අංශය සඳහා සපයන ලද තාක්ෂණික අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යැමැක් ප්‍රතිඵලයක් විශයෙන් 2015 වසරේදී ආර්ථිකයේ වර්ධන වේගයට වඩා මුදල් සමස්ත ඉහළ ගිය අතර, ඉල්ලුම නිසා අනාගතයේ ජනිත වන උද්ධමනය ඉහළ යැමැක් අවදානමක් ඇති කිරීමට එය හේතු විය. මේ හෙයින්, සැපැයුම් අංශයේ සාධකවල බලපෑම් තුළින් උද්ධමනය අඩු මට්ටමක අඛණ්ඩව පැවතුණි ද, 2015 වසර අවසාන කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය කුමෙයෙන් දැඩි කිරීමට පියවර ගනු ලැබේය. ආර්ථික ක්‍රියාකාරකම්වලට අනුකූල වන පරිදි මුදල් ප්‍රසාරණය අපේක්ෂිත මට්ටමක රඳවා ගැනීමට මෙම ක්‍රියාමාර්ග හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, උද්ධමනය පුරෝගිකීත මට්ටමට වඩා ඉහළ යන අවසානවක, මැදිකාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව මගින් අපේක්ෂිත ඉහළ වර්ධන මාවත තුළ ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය කරනු ලබන හිතකර පරිසරය තහවුරු කරනු උදෙසා, මිල

ස්ථායිතාව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මහ බැංකුව විසින් තිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබනු ඇත.

ආර්ථිකයේ ස්ථාවර ලක්ෂණයක් ලෙස අඩු උද්ධමන පරිසරයක් පවත්වා ගෙන යැම සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති මෙන්ම, රජය විසින් නිසි කළට ප්‍රතිපත්ති මැදිහත්වීම් සිදු කිරීම ද අවශ්‍ය වේ. මැත වසර කිහිපය තුළ පැවති අඩු උද්ධමනය සඳහා බලපෑ හේතුවක් වන්නේ ජාත්‍යන්තර හාන්ධ මිල ගණන් පහළ මට්ටමක පැවතීම මෙන්ම හිතකර සැපයුම් තත්ත්වයක් පැවතීමයි. අයහපත් සැපයුම් බාධා තුළින් උද්ධමනය ඇති විය හැකි විටෙක, එමගින් යුතින් වරක් උද්ධමනය ඉහළ යැම මැඩපැවත්වීමට මෙන්ම, උද්ධමන අපේක්ෂා පාලනය කිරීම සඳහා මහ බැංකුවේ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති පමණක් ප්‍රමාණවත් තොවේ. එහිදී ප්‍රධාන වශයෙන් එලඟයිනා වර්ධනය හරහා දේශීය කාමිකාර්මික නිෂ්පාදනය ඉහළ තැබූවීම සඳහා යෝගා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ඉහළ එලඟවක් සහිත හේතු භදුන්වා දීම හා අදාළ ආධාරක සේවා සැපයීම, වෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති අවස්ථා පුළුල් කිරීම හා නිසි ප්‍රවාහනය තුළින් ප්‍රාදේශීය සම්බන්ධතා ඉහළ තැබූවීම, ආරක්ෂණ තොග ගොඩනැවීම හා පොදුගැලික අංශයේ ද සහාය ඇතිව ගබඩා පහසුකම් දියුණු කිරීම මෙන්ම පසු අස්වනු හානි අවම කිරීම යනාදිය තුළින්, විශේෂයෙන්ම, සැපයුම් තත්ත්වයෙහි අඛණ්ඩ වර්ධනයන් සිදු කිරීමට රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, අත්‍යවශ්‍ය හාන්ධ සඳහා වන දේශීය ඉල්ලුම, විශේෂයෙන් උත්සව කාලයන්හි දී මෙන්ම අවාර කාලයේ දී ඇතැමි කාමිකාර්මික නිෂ්පාදනවල ඉල්ලුම සපුරාලීම සඳහා නිසි කළට හාන්ධ ආනයනය කිරීම අත්‍යවශ්‍ය වේ. මුදල් අංශයට ප්‍රතිපත්ති අනුගමනය කරන අතර, රජයේ ආර්ථික උපදෙශක වශයෙන් යෝගා ප්‍රතිපත්ති හා උපදෙශීස් සපයාමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙහි දී රජයට අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇත.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පොදුගැලික අංශයේ හෙය ප්‍රසාරණය කෙරෙහි සාපුරුම බලපානු ඇතැයි අපේක්ෂිත අතර, ආර්ථිකයේ ඉල්ලුමෙන් ජනිත උද්ධමන පීඩන මැඩපැවත්වීමේ ක්‍රියාවලියේ දී බැංකු අංශයේ හෙය ගැනීම් පාලනය කිරීම සඳහා රජය විසින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. බැංකු හෙය සඳහා රාජ්‍ය අංශයේ ඉහළ ඉල්ලුම තුළින් උද්ධමන පාලන ක්‍රියාවලියට අදාළ දේශීය මුදල් වෙළඳපොළ ඉවශ්‍ය

කළමනාකරණය, පොලී අනුපාතික ස්ථායිතාව පවත්වා ගැනීම සහ සමස්ත ඉල්ලුම් කළමනාකරණය මත දැඩි අහියෙළ ඇති කෙරේ. රජය විසින් අඛණ්ඩව බැංකු අංශයෙන් හෙය ලබා ගැනීමේ ප්‍රතිඵල වශයෙන් ඇති විය හැකි ඉහළ මුදල් ප්‍රසාරණය, අපේක්ෂිත උද්ධමන මට්ටම පවත්වා ගැනීම සඳහා දැඩි තරජනයක් වන අතරම, සීමින මූල්‍ය සම්පත් හාවතා කිරීම සඳහා රජය හා පොදුගැලික අංශය අතර ඇති වන තරගකාරී තත්ත්වය තුළින් ආර්ථිකයේ පොලී අනුපාතික ඉහළ යැම සඳහා පිළිබුතයක් ද ඇති කරයි. මේ හෙයින්, සිය අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන නිසි ක්‍රියාමාර්ග ගැනීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන අතර, රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාව ලාභ කර ගැනීම සඳහා දැඩි කැපවීමක් සහිතව අදාළ ක්‍රියාමාර්ග ගක්තිමත් කිරීම සඳහා රජය කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරම, වෙළඳපොළ මත පදනම් වූ පිරිවැය පිළිවිශ්‍රාම කරනු ලබන මිලකරණය හඳුන්වා දීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව නැංවීම හා ආයතනික ව්‍යුහ ගක්තිමත් කිරීම යනාදිය තුළින් රාජ්‍ය සංස්ථා විසින් දේශීය බැංකු අංශය මත දැඩි ලෙස රඳා පැවතීම ඇත් සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් මැත්‍යකාලීනව අනුගමනය කරන ලද විවිධ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෝලීය ආර්ථිකය හා මුදල් වෙළඳපොළ මත බලපෑම් ඇති කරමින් 2016 වසර තුළ දී ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂිතය. රටවල් අතර පවතින ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන්, විශේෂයෙන්, විනිමය අනුපාතික අතර වෙනස්වීම්, පොලී අනුපාතික පරතර පුළුල් වීම, ප්‍රාග්ධනය ආපසු ගෙවා යැම මෙන්ම, ආයෝජන ප්‍රතිතුළන වීම යනාදිය හේතුවෙන් ගෝලීය ආර්ථික තත්ත්වය මත, විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල මූල්‍ය වෙළඳපොළ මත දැඩි බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය මූල්‍ය අරුබුදයෙන් පසුව දක්නට ලැබුණු මූල්‍ය තත්ත්වය තුළ ඇතැමි දියුණු වෙමින් පවතින රටවල් විසින් ජ්‍යෙෂ්ඨ ගිණුම් හිගය අඩු කිරීම හා වඩාත් නම්‍ය විනිමය අනුපාතික පවත්වා ගැනීම ඇතැළුව විවිධ පැවතික ගණනාවක් මස්සේ බාහිර අංශයේ අසම්බුද්‍යතාව ගෙහෙරවා ගැනීමට කටයුතු කොට ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන් කළ, එක්සත් ජනතා ප්‍රතිපත්ති සියලු ප්‍රසාරණය සාමාන්‍යකරණය කිරීමේ බලපෑම් තුළින් ප්‍රාග්ධනය ආපසු ගෙවා යැම මෙන්ම, විදේශ හෙය ගැනීමේ පිරිවැය ඉහළ යැම යනාදිය හේතුවෙන් විදේශ අංශය මත අතිරේක පිඩිනයක් ඇති වීමට ඉඩ තිබේ. එමගින්, මුදල් කළමනාකරණය මත දැඩි අහියෙළ ගැනීමේ ප්‍රතිඵල වශයෙන් ඇති විය හැකි නිසි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

ඇති කරමින් දේශීය විදේශ විනිමය වෙළඳපොල මහ බලපැලත් ඇති විය හැකිය. එසේ හෙයින්, මූදල් ප්‍රතිපත්තියට සහාය වනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවක්ෂණ විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත.

උද්ධමනය මැදිකාලීනව සියලුව 3 - 5 අතර පරාසයක පහසුවෙන් පවත්වා ගෙන යැම සඳහා දැනට භාවිතා කරනු ලබන වැඩිදියුණු කරන ලද මූදල් ප්‍රතිපත්ති රාමුව නම්කිලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙන වඩාත් නැමුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව ක්‍රියාමාර්ග ගනු ඇත. වඩාත් පුළුල් හා දුවශිල මූල්‍ය වෙළඳපොලක් මෙන්ම ඉහළ විනිමය අනුපාතික නම්තාවක් හා රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාවක් පැවතීම යන

පසුබිමක් තුළ නම්කිලී උද්ධමන ඉලක්කකරණ රාමුව වඩාත් සථිලභයි වේ. ඒට අමතරව, ආර්ථික හා මිල ස්ථායීනාව පවත්වා ගෙන යැම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ වඩාත් කාර්යක්ම හා සථිලභයි ලෙස ඉටු කරමිල උදෙසා සන්නිවේදන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ප්‍රතිපත්ති විනිවිද්‍යාවය ඉහළ නැංවීම, විශේෂයෙන් සාර්ව ආර්ථික හා සාර්ව ආර්ථිකම්තික ආකෘති ගොඩනැංවීම හා පුරෝක්පතන කිරීම ඇතුළුව මහ බැංකු කාර්ය මණ්ඩලයේ කාක්ෂණික හැකියා වර්ධනය කිරීම මෙන්ම, මහ බැංකු ස්වාධීනත්වය, එහි විශ්වසනීයත්වය හා ප්‍රතිපත්ති පුරෝක්පතනය කිරීමේ හැකියාව යනාදිය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ඇත.

